

7.0 : මුදල් හා මිල මට්ටම්වල හැකිරීම හඳුනා ගනීමින් ආර්ථිකයේ ක්‍රියාකාරක්වයට බැංකු පද්ධතිය දායක වන ආකාරය විමර්ශනය කරයි.

7.1 : මුදල්, මුදල් වර්ග හා මුදලේ කාර්යයන් විමසා බලයි.

- මුදල් අර්ථකථනය කරයි.
- නොද මුදලක ලක්ෂණ පැහැදිලි කරයි.
- මුදලේ කාර්යයන් නිදසුන් සහිත ව පැහැදිලි කරයි.
- මුදල් වර්ගවල විශේෂ ලක්ෂණ ඉදිරිපත් කරම්න ඒවාට නිදසුන් සපයයි.

මුදල්

- භාණ්ඩ හා සේවා පුවමාරු කිරීමේ දී ගෙවීම මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගන්නා වූ ඔහුම දෙයක් මුදල් වශයෙන් සලකනු ලැබේ.

හොඳ මුදලක ඇති හැකි ලක්ෂණ

- පොදු පිළිගැනීමක් තිබේ
- කළේපැවැත්ම
- සමඟාතීය බව
- කුඩා කොටස්වලට බෙදිය හැකි වීම
- පහසුවෙන් එහා මෙහා ගෙනයාමට හැකි වීම
- වරිනාකම ස්ථාවර ව පැවතීම
- නීත්‍යානුකූල වලංගු හාවය
- සුලබ හෝ දුර්ලභ හෝ නොවීම
- අනුකරණය කළ නොහැකි වීම
- පහසුවෙන් හඳුනාගත හැකි වීම

මුදලේ ප්‍රධාන කාර්ය

1. විනිමය (ගෙවීම) මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම

- විනිමය මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම යනුවෙන් අදහස් කරන්නේ ගනුදෙනු කිරීමේ දී තැන්තෙන් භාණ්ඩ හා සේවා සහ නිෂ්පාදන සාධක පුවමාරු කිරීමේ දී අතරමැදියකු වශයෙන් කටයුතු කිරීමයි.
- මෙම කාර්යය නිසා මුදල් වෙනත් වත්කම්වලින් පැහැදිලි ව වෙන් කොට හඳුනා ගත හැකිය. භාණ්ඩ පුවමාරු ක්‍රමයේ (බාටර් ක්‍රමයේ) පැවති ද්වික සමඟාතය, ප්‍රවාහණය, ගබඩා කිරීම, කුඩා කොටස්වලට බෙදීම ආදි ගැටුපු බොහෝමයක් මුදල් හාවිතය නිසා නිරාකරණය විය.
- පුවමාරුවට සම්බන්ධ වන දෙපාර්තමේන් වුවමනා අනෙක්නා වශයෙන් ගැලපීම වුවමනාවන්ගේ ද්වික සමඟාතය නම් වේ.
- භාණ්ඩ පුවමාරු ක්‍රමයේ දී ද්වික සමඟාතයක් නොමැති විට ගනුදෙනුව සිදු කර ගැනීම අතිය දුෂ්කර කාර්යයක් විය.
- එහෙත් මුදල් හාවිතය නිසා ගනුදෙනුව සිදු කර ගැනීමේ දී මුදල් අතරමැදියකු සේ කටයුතු කරන හෙයින් ද්වික සමඟාතයක් අවශ්‍ය නොවේ.
- මුදල් විනිමය මාධ්‍යයක් ලෙස හාවිත කිරීම නිසා ග්‍රුම විභජනය හා විශේෂකරණය පුළුල් වූ අතර මහා පරීමාණ නිෂ්පාදනයට මග පැදිංචි.

2. වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම

- අවදානමකින් හා අපහසුතාවකින් තොර ව අනාගත අවශ්‍යතා සඳහා වටිනාකම රස් කර තබා ගැනීම සඳහා මුදල් යොදා ගැනීම වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම යන්නෙන් අදහස් කෙරේ. හාන්ච්චලින් වටිනාකම රස් කිරීමේ දී ගබඩා කිරීමේ අපහසුව, ඉක්මනින් න්‍යා වීම ආදී ගැටුපූ පැන තැගුණ ද මුදල්චලින් වටිනාකම රස් කිරීමේ දී එම දූෂ්ඨකරතා ඇති නොවේ.
- වටිනාකම රස් කිරීමට වැඩි දෙනෙකු මුදල් හාවිත කරන්නේ මුදල් පූර්ණ ද්‍රව්‍යීල වත්කමක් වන නිසා ය. මුදලේ කුය ගක්තිය ස්ථාවර මට්ටමක පැවතීම මුදලේ මෙම කාර්යය වඩාත් කාර්යක්ෂම කරනු ඇත.

3. ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම/ වටිනාකමේ මිනුමක් වීම

- ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම යනුවෙන් අදහස් කරන්නේ සැම හාන්ච්චයක ම, සේවාවක ම, වත්කම්වල වටිනාකම් අතර වෙනස හඳුනාගත හැකි වීම හා පුවමාරු තියාවලය කාර්යක්ෂම ව සිදු කිරීමට හැකියාව ලැබීම ය.
- මුදල් වටිනාකමේ මිනුමක් ලෙස තියා කිරීම නිසා ව්‍යාපාර ගිණුම්කරණය, ජාතික ගිණුම්කරණය, රාජ්‍ය අයවැයකරණය, ගෙවුම් ගේජ ලේඛනය සැකසීම ආදී මූල්‍ය වාර්තාකරණය පහසු වී ඇත.

4. විලම්බිත ගෙවුම් මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම

- විලම්බිත ගෙවුම් මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම යන්නෙන් අදහස් කරනුයේ කල් පසු වී කරනු ලබන ගෙවීම කාර්යක්ෂම ව සිදු කිරීමට මුදල් යොදා ගැනීමට ඇති හැකියාවයි. ව්‍යාපාර ආයතන හාන්ච් මෙයට අලේවි කිරීමේ දී හා මූල්‍ය ආයතන මෙය සැකසීමේ දී එම ගෙවීම සමාජ්‍ය කිරීමට කාලයක් ගත වේ. අවිනිශ්චිතතාවකින් හෝ අවදානමකින් තොර ව එම ගෙවීම නිම කිරීමට මුදල් හාවිත කිරීම නිසා හැකියාව ලැබේ ඇත.
- මුදලේ අයය ස්ථාවර ව පැවතීම විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස මුදලේ කාර්යය වඩාත් කාර්යක්ෂම වීමට හේතු වේ.

වර්තමානයේ හාවිත වන මුදල් වර්ග

- ව්‍යවහාර මුදල්
- බැංක මුදල්
- ජාසන්න මුදල්
- මුදල් ආදේශක
- විද්‍යුත් මුදල් / ඩිජ්‍යෙලොඩ් මුදල්

ව්‍යවහාර මුදල්

- ව්‍යවහාර මුදල් යනු යම් නෙසර්ගික වටිනාකමක් අන්තර්ගත නොවන නමුත් කිසියම් වටිනාකමක් නියෝජනය කිරීම සඳහා මූල්‍ය අධිකාරිය විසින් නිකුත් කරනු ලබන කාසි හා නොවීම වන අතර ව්‍යවහාර මුදල් රට තුළ ඕනෑම ම ගනුදෙනුවක් කිරීමට නීතියෙන් වලංගු වන අතර ව්‍යවහාර මුදල් පූර්ණ ද්‍රව්‍යීලතාවකින් යුත්ත වේ.

බඳකු මූදල්

- වෙක්පත් ලිවීම මගින් ප්‍රයෝගනයට ගත හැකි ඉල්ලුම් තැන්පතුවල ඇති මූදල් ගේෂය බැංකු මූදල් වශයෙන් හැඳින්වේ. බැංකු මූදල් කුඩ ඉහළ ද්‍රව්‍යීලතාවක් පවතී.

ආසන්න මූදල්

- වට්නාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කරන, එහෙත් පුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා නොකරන ඉහළ ද්‍රව්‍යීලතාවකින් යුතු වත්කම් ආසන්න මූදල් ලෙස හඳුන්වයි. ආසන්න මූදල් පහසුවෙන් පුවමාරු මාධ්‍යයක් බවට (මූදල්) පෙරලා ගත හැකි ය.
- ස්ථාවර තැන්පතු, ඉතුරුම් තැන්පතු, හාණ්ඩාගාර බිල්පත්, විනිමය බිල්පත්, පොරොන්දු නොවූ ආසන්න මූදල් සඳහා නිදුසුන් ලෙස දැක්විය හැකි ය.

මූදල් ආදේශක

- මූදල් ආදේශක වශයෙන් හඳුන්වනු ලබන්නේ වට්නාකමේ සන්නිධියක් වශයෙන් ක්‍රියා නොකරන නමුත් තාවකාලික ව පුවමාරු මාධ්‍යයක් වශයෙන් කටයුතු කරන උපකරණ වේ. ගෙයපත් හා හරපත් මූදල් ආදේශක සඳහා නිදුසුන් වශයෙන් දැක්විය හැකි ය. ව්‍යවහාර මූදල් හෝ වෙක්පත් හෝ හාවිතයක් නොමැති ව කෙටි කාලීන ගනුදෙනු සඳහා මෙම මූදල් ආදේශක යොදා ගත හැකි ය.

ණයපත්

- යම් මූල්‍ය ආයතනයක් විසින් අනුමත වූ මූදල් සිමාවන් යටතේ හාණ්ඩ් හා සේවා ලබා ගැනීමටත් අවශ්‍ය විටක මූදල් ලබා ගැනීමටත් අවසරය ලබා දී නිකුත් කරන විද්‍යුත් කාචිපත ගෙයපතකි.

පහත සඳහන් හේතු නිසා ඣයපත් මූදල් ලෙස නොසැලකේ.

- මූදල්වලින් ඉටු කරන සියලු කාර්යයන් ගෙයපත් මගින් ඉටු නොවීම
- ගෙයපත් මගින් ගනුදෙනුකරුවාට ලබා දෙන උපරිම ගෙය සිමාව ඉක්මවූ පසු තවදුරටත් ගෙයපත් ප්‍රයෝගනයට ගනිමින් ගනුදෙනු කිරීමට නම් අදාළ මූල්‍ය ආයතනය වෙත ගෙය මූදල ගෙවිය යුතු වීම (මූදල් ලෙස සැලකෙන්නේ මූල්‍ය ආයතනය වෙත ගෙවන මූදල් මිස ගෙයපත නොවේ).

හරපත්

- හරපත් යනු ගනුදෙනුකරුවන් මූල්‍ය ආයතනයක යම් මූදලක් තැන්පත් කළ විට ස්වයංක්‍රීය වෙළඳ යන්තුයක් මගින් ආපසු මූදල් ගැනීමට වෙනත් ගිණුමකට මාරු කිරීමට හාවිත කරන උපකරණයකි.
- හරපත් මූදල් ලෙස නොසැලකෙන්නේ මූදලින් ඉටු කරනු ලබන සියලු කාර්යයන් මෙමගින් ඉටු නොකෙරෙන නිසා ය.

විද්‍යුත් මූදල් / ඩිජිටල් මූදල්

- මූදල්, විද්‍යුත් කුමය හාවිතයෙන් ගබඩා කර තබා මෘදුකාංගයක් මගින් ගනුදෙනු සඳහා යොදා ගත්තා කුමවේදය විද්‍යුත් මූදල් වශයෙන් හැඳින්වේ. හරපත්, ගෙයපත්, E-banking, Easy Cash, Bit coin විද්‍යුත් මූදල් සඳහා නිදුසුන් ලෙස දැක්විය හැකි ය.

7.2 : මුදලට ඉල්ලමක් ඇති වීමට බලපාන හේතු සහ මුදල් ඉල්ලම තීරණය කරනු ලබන සාධක විමසා බලයි.


- මුදල් ඉල්ලම අර්ථකථනය කරයි.
- මුදලට ඉල්ලමක් ඇති වීමට හේතු ඉදිරිපත් කරයි.
- මුදලට ඉල්ලමක් ඇති වීමට හේතු ප්‍රස්තාර සටහන් හාවිත කරමින් විග්‍රහ කරයි.
- මුදලට ඇති ඉල්ලම තීරණය කරන සාධක විග්‍රහ කරයි.

මුදල් ඉල්ලම

- කිසියම් අවස්ථාවක දී මුදල්, මුදල් වශයෙන් ලග තබා ගැනීමට මහජනතාව තුළ ඇති කැමැත්ත මුදල් ඉල්ලම (ද්‍රව්‍යීකාරණය) යනුවෙන් හැඳින්වේ.
- මුදලට ඉල්ලමක් ඇති වීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතු තුනකි.
 1. ගනුදෙනු වේතනාව
 2. ආරක්ෂණ වේතනාව
 3. සම්පේක්ෂණ වේතනාව

ගනුදෙනු වේතනාව

- පුද්ගලයාට උබෙන ආදායම් සහ පුද්ගලයා කරන වියදම් එකිනෙකට තොගැලපීම නිසා එදිනෙදා ගනුදෙනු කිරීමේ අරමුණෙන් මුදල් ගේ ලග තබා ගැනීම ගනුදෙනු වේතනාව නිසා ඇති වන මුදල් ඉල්ලම ලෙස හැඳින්වේ.
- ආදායම් උපයන කාලයත් වියදම් සිදු කරන කාලයත් අතර කාල පරාසයක් පවතින අතර එම කාල පරාසය තුළ සුම්මට ලෙස ඇති වන ගනුදෙනු සිදු කිරීම සඳහා මුදල් ගේ ලග තබා ගත යුතු ය.
- ගනුදෙනු වේතනාවෙන් මුදලට ඇති ඉල්ලම තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ පුද්ගලයන්ගේ ආදායමයි.
- ගනුදෙනු වේතනාවෙන් මුදලට කරන ඉල්ලමත් ආදායමත් අතර අනුලෝධ සම්බන්ධතාවක් පවතී. එය පහත සඳහන් පරිදි ප්‍රස්තාර සටහනක් මගින් දක්වා හැකි ය.




- ඉහත ප්‍රස්තාර සටහනට අනුව පුද්ගලයාගේ ආදායම වැඩි වන විට එදිනෙදා ගනුදෙනු සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් ලග තබා ගැනීමට පෙළමේ. ආදායම අඩු වන විට එදිනෙදා ගනුදෙනු සඳහා අඩු මුදල් ප්‍රමාණයක් තබා ගැනීමට පෙළමේ.
- මෙය කළේතබා පුරෝග්‍රය කළ හැකි ගනුදෙනු හා සම්බන්ධ වේ.

- આધ્યાત્મિક અનુભૂતિ વિનાવ સદ્ગુરી મુદ્દાનું આત્મ વન ઉલ્લેખ કેરેણે પોતી અનુભાવીકય, ત્રિજ માનિબાનું, મુલા વેલેદ્વાપોાલ નવાચા હા આયતનીક સાદીક દ્વારાદ્વારી.

આરક્ષણ વેનાવ

- સ્ટોક્સ્યુમ કલ નોહૈકી અનશેક્ષણ વિદ્યાર્મ કાર્યક્રમ વિદ્યાર્મ ગૈનીમે અરમુંણનું પ્રદેશાયનું મુદ્દાં જેણ અગ તબા ગૈનીમ આરક્ષણ વેનાવ નીસા મુદ્દાનું આત્મ ઉલ્લેખ લેસ હૈદ્દિનુંથી.
- નીડ્સિનું : હૈદ્સિ અનુભૂર્દ, લેચિ રેંગ વૈની અવસ્થાવલ દ્વારા પ્રયોજનાયાર ગૈનીમ સદ્ગુરી મુદ્દાં જેણ અગ તબા ગૈનીમાંદી.
- આરક્ષણ વેનાવ નીસા મુદ્દાનું આત્મ વન ઉલ્લેખનું આધ્યાત્મિક અનુભૂતાં સમિબનીદ્વારા પલનીન અનુભૂત લય પણ પ્રસ્તારયાનું દ્વારાદ્વારી.




$(M_p^d) = f(Y)$ આરક્ષણ વેનાવનું મુદ્દાનું આત્મ વન ઉલ્લેખ
 (Y) = આધ્યાત્મ

- દ્વારા પ્રસ્તાર સંબન્ધાન અનુભૂતાં પ્રદેશાયનું આધ્યાત્મ વૈચી વિનાવ આરક્ષણ અરમુંણ મન વૈચી મુદ્દાં પ્રમાણાયકું અગ તબા ગૈનીમાં પેલાદેન અનુભૂત આધ્યાત્મ અભ્યાન વિનાવ આરક્ષણ અરમુંણ મન અભ્યાન મુદ્દાં પ્રમાણાયકું અગ તબા ગૈનીમાં પેલાદેની.
- મેય કલ્યાણ પ્રાર્થનાય કલ નોહૈકી ગન્ધાર્દાનું સદ્ગુરી અધાર વેચી.

સમપેક્ષણ વેનાવ

- પ્રિલિનુંપનુંલ મુદ્દાં આયોજનાય કીરીમેનું અનાગત વાચી (પ્રતિલાભ) લોબ ગૈનીમે અરમુંણનું મુદ્દાં અગ તબા ગૈનીમ સમપેક્ષણ વેનાવનું મુદ્દાનું આત્મ ઉલ્લેખાદ્વારી. નૌતી નમિ વનુંકમુંકું લેસ મુદ્દાં જેણ અગ તબા ગૈનીમ સમપેક્ષણ મુદ્દાં ઉલ્લેખ વેચી.
- રનનાવ વિવિધ વનુંકમું અગ તબા ગૈનીમાં પેલાદેન અનુભૂત સિય વનુંકમું ગોન્નાદેચી મુદ્દાં હા પ્રિલિનુંપનું અનુભૂત નોંધીમ કીરીમ પોતી અનુભાવીકય અનુભૂત સિદ્ધ વેચી. મેં અનુભૂત પોતી અનુભાવીકય હા વનુંકમુંકું લેસ મુદ્દાં ઉલ્લેખ અનુભૂત પ્રતિલોંમ સમિબનીદ્વારા પલનીન આત્મ વેચી. એં પ્રતિલોંમ સમિબનીદ્વારા પણ પ્રસ્તાર રૂપ સંબન્ધાન મંજિનું પ્રાર્થનાય વેચી.



සමපේක්ෂණ වේතනාව යටතේ මුදලට ඇති ඉල්ලම

- ඉහත රුපයේ දැක්වන පරිදි පොලී අනුපාතිකය ඉහළ යන විට සමපේක්ෂණ වේතනාව යටතේ මුදලට ඇති ඉල්ලම අඩු වේ. පොලී අනුපාතිකය පහළ යන විට සමපේක්ෂණ වේතනාව යටතේ මුදලට ඇති ඉල්ලම වැඩි වේ.
- පොලී අනුපාතිකය හා පිළිණපත්වල මිල අතර පවතිනුයේ ප්‍රතිලෝම සම්බන්ධතාවකි. එනම් පොලී අනුපාතිකය ඉහළ යන විට පිළිණපත්වල මිල පහළ යන අතර පොලී අනුපාතිකය පහළ යන විට පිළිණපත්වල මිල ඉහළ යයි.
- සත්‍ය වශයෙන් වර්තමානයේ පොලී අනුපාතිකය අඩු නම් පිළිණපත්වල මිල ඉහළ මට්ටමක පවතී. නමුත් අනාගතයේදී පොලී අනුපාතිකය ඉහළ යතැයි සහ ර්ට ප්‍රතිලෝමව පිළිණපත්වල මිල පහළ යතැයි ජනතාව තුළ අපේක්ෂණයක් ඇති වේ. මේ නිසා ජනතාව පිළිණපත්වල මිල දී ගැනීමට පෙළමෙන හෙයින් පොලී අනුපාතිකය ඉහළ යන විට සමපේක්ෂණ වේතනාව යටතේ මුදලට ඇති ඉල්ලම අඩු වේ. අනාගතයේදී පොලී අනුපාතිකය පහළ යතැයි සහ ර්ට ප්‍රතිලෝම ව පිළිණපත්වල වෙළඳපාල මිල ඉහළ යතැයි ජනතාව තුළ අපේක්ෂණයක් ඇති වුවහොත් ජනතාව පිළිණපත්වල විකිණීමට පෙළමේ. මේ නිසා පොලී අනුපාතිකය පහළ යත් ම සමපේක්ෂණ වේතනාව යටතේ මුදලට ඇති ඉල්ලම වැඩි වේ. මෙය පහත පරිදි දැක්වීය හැක.

	පොලී අනුපාත	පිළිණපත්වල මිල	පිළිණපත්වල ඉල්ලම	සමපේක්ෂණ වේතනාවට මුදල ඉල්ලම
ගැනුම් තැකැරුව	↑	↓	↑	↓
විකුණුම් තැකැරුව	↓	↑	↓	↑

මුදලට ඇති ඉල්ලම තීරණය වීම කෙරෙහි බලපාන සාධක

මුර්ත ආදායම

- මුර්ත ආදායම හා මුදල ඉල්ලම අතර අනුලෝධ සම්බන්ධතාවක් පවතී. එනම් මුර්ත ආදායම ඉහළ යන විට මුදල ඉල්ලම ඉහළ යයි.

පොලී අනුපාතිකය

- පොලී අනුපාතිකය හා මුදල ඉල්ලම අතර ප්‍රතිලෝධ සම්බන්ධතාවක් පවතී. එනම් පොලී අනුපාතිකය ඉහළ යන විට මුදල ඉල්ලම ප්‍රමාණය අඩු වේ.

මිල මට්ටම

- මිල මට්ටම ඉහළ යන විට මුදල ඉල්ලම ද ඉහළ යයි.

අනාගත අපේක්ෂණ

- අනාගතයේ දී උද්ධමන අනුපාතිකය ඉහළ යතැයි අපේක්ෂා කරන විට වර්තමානයේ හාන්චි හා සේවා මිල දී ගැනීමට පෙළමෙන බැවින් ලග තබා ගන්නා මුදල ප්‍රමාණය වැඩි වේ.
- පිළිණපත්වල මිල අනාගතයේ දී වැඩි වෙතැයි අපේක්ෂා කරන විට වර්තමානයේ පිළිණපත් මිල දී ගැනීමට පෙළමෙන බැවින් ලග තබා ගන්නා මුදල ගේඟ අඩු වේ.

ආයතනික සාධක

- ආයතනික සාධක යනුවෙන් අදහස් කරන්නේ ආදායම් ලැබෙන වාර දෙකක් අතර කාල පරතරයි. අවම කාල පරතරයක් තුළ ආදායම් ලැබෙන විට මුදල ඉල්ලම පහළ යයි. මුදල ලැබෙන කාල පරතරයන් දීර්ස වන විට ලග තබා ගන්නා මුදල ප්‍රමාණය ඉහළ යයි.

මුද්‍ර වෙළෙඳපොල නව්‍යතා

- මුද්‍ර වෙළෙඳපොල නව්‍යතා වැඩි දියුණු වන විට මුදල ලග තබා ගන්නා ප්‍රමාණය පහළ යයි.

7.3 : මුදල් සැපයුම විශ්ලේෂණාත්මක ව ඉදිරිපත් කරයි.

- මුදල් සැපයුම අර්ථ දක්වයි.
- මුදල් සැපයුමේ නිර්වචන අනුපිළිවෙළින් අර්ථ දක්වයි.
- මුදල් සැපයුමේ නිර්වචන විග්‍රහ කරයි.
- මුදල් සැපයුම තීරණය කරන සාධක ඉදිරිපත් කරයි.
- පදනම් මුදල් තීරණය කරන සාධක විග්‍රහ කරයි.
- මුදල් ගුණකය හා පදනම් මුදල් අතර සම්බන්ධතාව සම්කරණ හාවිතයෙන් විග්‍රහ කරයි.

මුදල් සැපයුම

- මුදල් සැපයුම යනු කිසියම් නිශ්චිත අවස්ථාවක දී මහජනතාව අතර සංසරණය වන මුළු මුදල් තොගය යි. මුදල් සැපයුම මුද්‍ර සමස්තය වශයෙන් ද හඳුන්වයි.
- මුදල් සැපයුම නිර්වචනය කිරීම සඳහා යොදා ගන්නා නිර්වචන කාලයන් සමඟ වෙනස් වේ. ඒ සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකකි.

1. රටක මුද්‍ර වූහයේ ඇති වන වෙනස්කම්

2. මුදල් ලෙස සැලකිය යුතු පූර්ණ ද්‍රව්‍යීලතාවේන් යුත් වත්කම්වල සිදු වන වෙනස්කම්
- ශ්‍රී ලංකාවේ මුදල් සැපයුම පිළිබඳ ව ඉදිරිපත්කොට ඇති විවිධ නිර්ච්චන පහත දැක්වේ.
 - පටු මුදල් සැපයුම (M_1)
 - පුළුල් මුදල් සැපයුම (M_2)
 - ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M_{2b})
 - පුළුල් මුදල් සැපයුම/මුල්‍ය සමස්තය (M_4)

පටු මුදල් සැපයුම (M_1)

- පටු මුදල් සැපයුම යනු මහජනතාව සතු ව්‍යවහාර මුදල් (කාසි හා නොවූ) හා මහජනයා තමින් වාණිජ බැංකුවල ඇති ඉල්ලුම තැන්පතුවල එකතුව යි.

$$M_1 = C_p + DD_p$$

M_1 = පටු මුදල් සැපයුම

C_p = මහජනයා සතු ව්‍යවහාර මුදල්

DD_p = මහජනයා සතු වාණිජ බැංකුවල ඇති ඉල්ලුම තැන්පතු

පුළුල් මුදල් සැපයුම (M_2)

- පුළුල් මුදල් සැපයුම (M_2) යනු, පටු මුදල් සැපයුම (M_1)හා මහජනයා සතුව වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතුවල (TSD_{CP}) එකතුවයි.

$$M_2 = M_1 + TSD_{cp}$$

M_2 = පුළුල් මුදල් සැපයුම

M_1 = පටු මුදල් සැපයුම

TSD_{CP} = මහජනතාව සතු ව වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතු

ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M_{2b})

- පුළුල් මුදල් සැපයුමට (M_2) අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතු ප්‍රමාණයෙන් 50% ක් හා විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකකවල ඇති නේවාසිකයන් සතු කාලීන හා ඉතුරුම් තැන්පතු ප්‍රමාණය එකතු වීමෙන් ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M_{2b}) සැරදු.

$$M_{2b} = M_2 + TSD_{NRFC} + RD_{FCBU}$$

TSD_{NRFC} = අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතු ප්‍රමාණයෙන් 50%

RD_{FCBU} = විදේශ ව්‍යවහාර මුදල බැංකු ඒකකවල ඇති නේවාසිකයන් සතු කාලීන හා ඉතුරුම් තැන්පතු

පූල් මුදල් සැපයුම (M₄)

- එකාබද්ධ පූල් මුදල් සැපයුම (M_{2b}) බලපත්‍රලාභී විශේෂීත බැංකුවල ඇති මහජනතාව සතු ඉතුරුම් හා කාලීන තැන්පතු සහ ලියාපදිංචි මුල්‍ය සමාගම්වල ඇති මහජනතාව සතු ඉතුරුම් හා කාලීන තැන්පතු එකතු විමෙන් පූල් මුදල් සැපයුම (M₄) සැදේ.

$$M_4 = M_{2b} + LSB + RFC$$


M₄ = පූල් මුදල් සැපයුම

M_{2b} = එකාබද්ධ පූල් මුදල් සැපයුම

LSB = මහජනතාව සතු ඉතුරුම් හා ස්ථාවර තැන්පතු

RFC = ලියාපදිංචි මුල්‍ය සමාගම්වල ඇති මහජනතාව සතු ඉතුරුම් හා ස්ථාවර තැන්පතු

මුදල් සැපයුමේ කංරවක



මුදල් සැපයුම තීරණය කරන කාධක

(1) බැංකු ක්‍රමය සතු ගුද්ධ දේශීය වත්කම්

- බැංකු ක්‍රමය සතු ගුද්ධ දේශීය වත්කම්, බැංකු ක්‍රමය මගින් රජයට ලබාදෙන ගුද්ධ ණය හා වාණිජ බැංකු රිකින් පොදුගැලික අංශයට දෙන ලද ගුද්ධ අයවලින් සමන්විත වේ.
- රජය අයවැය හිගය පියවීම සඳහා මහ බැංකුවෙන් හා වාණිජ බැංකුවලින් පිළිණපත් හරහා ගුද්ධ ලබා ගනී. ඒවා ව්‍යවහාර මුදල් ලෙස මහජනතාව අතට පත්වීමෙන් මුදල් සැපයුමේ කොටසක් බවට පත් වී මුදල් සැපයුම ඉහළ නගී.

- වාණිජ බැංකු විසින් පොදුගලික අංශයට ගෙය දීමේ දී ඉල්ලුම් තැන්පතු නිරමාණය වේ. ඉල්ලුම් තැන්පතු මුදල් සැපයුමේ කොටසක් නිසා මුදල් සැපයුම ඉහළ යයි.

(2) බැංකු ක්‍රමය සතු ගුද්ධ විදේශීය වත්කම්

- බැංකු ක්‍රමය සතු ගුද්ධ විදේශ වත්කම් නමින් හැඳින්වෙන්නේ මහ බැංකුව සහ වාණිජ බැංකු සතු විදේශ වත්කම් හා වගකීම් අතර වෙනසයි.
- මහ බැංකුව සතු ගුද්ධ විදේශ වත්කම් සහ වාණිජ බැංකු සතු ගුද්ධ විදේශ වත්කම් ලැබේ.
- මහ බැංකුව සතු ගුද්ධ විදේශ වත්කම්
 - මහ බැංකුව සතු විදේශ මුදල්
 - විදේශ රටවල සුරක්ෂිතත්වල මහ බැංකුව කර ඇති ආයෝජන
 - මහ බැංකුව නමින් පවත්වා ගෙන යන විශේෂ ගැනුම් හිමිකම් (SDR)
- මහ බැංකුව සතු විදේශ වගකීම්
 - මහ බැංකුව විදේශ රටවලින් ලබා ගෙන ඇති ගෙය
 - අන්තර්ජාතික ආයතන හා විදේශ බැංකු මහ බැංකුවේ තැන්පත් කර ඇති මුදල්
- වාණිජ බැංකු සතු විදේශ වත්කම්
 - විදේශ බැංකුවලට සපයා ඇති ගෙය සහ ආධාර
 - වට්ටම් කළ බිල්පත්
 - වාණිජ බැංකු සතු විදේශ මුදල්
 - වාණිජ බැංකුවලට අයත් විදේශ ගාබාවල ඇති මුදල්
- වාණිජ බැංකු සතු විදේශ වගකීම්
 - වාණිජ බැංකු විසින් විදේශ බැංකුවලින් ලබා ගෙන ඇති ගෙය
 - විදේශීය බැංකු දේශීය බැංකුවල පවත්වා ගෙන යන තැන්පතු
- බැංකු ක්‍රමය සතු ගුද්ධ විදේශ වත්කම් ඉහළ යන විට බැංකු සංචිත ඉහළ ගොස් ගෙය දීම වැඩි වේ. එවිට ඉල්ලුම් තැන්පතු ප්‍රසාරණය වී මුදල් සැපයුම වැඩි වේ.

(3) අනෙකුත් ගුද්ධ වත්කම්

- බැංකු ක්‍රමය සතු අනෙකුත් ගුද්ධ වත්කම් ලෙස සැලකෙනුයේ ඉහත සඳහන් කරන ලද දේශීය හා විදේශීය ගුද්ධ විදේශීය වත්කම්වලට හසු නොවූ බැංකු ක්‍රමයේ වත්කම් හා වගකීම් අතර වෙනසයි.
- බැංකු ක්‍රමය සතු අනෙකුත් ගුද්ධ වත්කම් ඉහළ යන විට මුදල් සැපයුම ද ඉහළ යයි.

රටක මුදල් සැපයුම තීරණය කිරීමේ දී ගෙයපත් (Credit Card) සැලකිල්ලට ගැනීමටත්, හරපත් (Debit Card) සැලකිල්ලට නොගැනීමටත් හේතුව

- ගෙයපත් (credit cards) මගින් වාණිජ බැංකු විසින් පොදුගලික අංශයට දෙන ගෙය, මුදල් සැපයුමේ M₂ නිරවචනයට අනුව ඇතුළත් වේ. ගෙයපත් ද වාණිජ බැංකු විසින් පොදුගලික අංශයට ගෙය ලබාදීමේ ක්‍රමයකි. ගෙයපත් හිමිකරුවා ඉන් හාවතා කරන ගෙය ප්‍රමාණය මුදල් සැපයුමට ඇතුළත් වේ.

- හරපත් (debit cards) නිකත් කෙරෙන්නේ දුනටමත් තිබෙන බැංකු තැන්පතු සඳහාය. එම තැන්පතු දුනටමත් M_2 යටතේ මුදල් සැපයුමට ඇතුළත් වේ. එමගින් කෙරෙන ගණුදෙනු තැවත ඇතුළත් කිරීම ද්වීගණන දෝශයකට හේතු වේ.

පදනම් මුදල්

- කිසියම් රටක සමස්ත මුදල් සැපයුමට පදනම සපයන මහ බැංකුව සතු සෑප්‍රු මූල්‍ය වගකීම් පදනම් මුදල් වගයෙන් හැඳින්වේ. මේවා අධිබලැති මුදල්, සංචිත මුදල් යන නම්වලින් ද හැඳින්වේ.
- රටේ සමස්ත මුදල් සැපයුම පදනම් මුදල් මෙන් කිප ගුණයකි.
- පදනම් මුදල් පහත සඳහන් සංරචකවලින් සමන්විත වේ.මේ වැඩිවන විට පදනම් මුදල් වැඩිවේ.
 - මහජනයා සතු ව්‍යවහාර මුදල් (C_p)
 - වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් (C_{CB})
 - වාණිජ බැංකු විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන තැන්පතු (RR)
 - රාජ්‍ය නියෝජිත ආයතන මහ බැංකුවේ පවත්වා ගන යනු ලබන තැන්පතු (D_{OI})

මහ බැංකු ගේෂ පත්‍රය

වගකීම්	වත්කම්
<ul style="list-style-type: none"> • මහජනයා සතු ව්‍යවහාර මුදල් C_p • වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් C_{CB} • වාණිජ බැංකු සතු මහ බැංකුවේ ඇති තැන්පතු RR • වෙනත් ආයතනවල තැන්පතු D_{OI} • රජයේ තැන්පතු DG_{CB} • විදේශ ඡය FB_{CB} • වෙනත් වගකීම් OL_{CB} 	<ul style="list-style-type: none"> • වාණිජ බැංකුවලට දුන් ඡය A_{KB} • රජයට දුන් ඡය CG_{CB} • විදේශ සංචිත FA_{CB} • වෙනත් වත්කම් OA_{CB}
මුළු වගකීම් TL_{CB}	මුළු වත්කම් TA_{CB}

- ඉහත ගේෂ පත්‍රයට අනුව පදනම් මුදල් සැපයුමට අයත් වන මහ බැංකුවේ ප්‍රධාන වගකීම් අයිතම පහත පරිදි දක්වා ගැකි ය.
 1. මහජනයා සතු ව්‍යවහාර මුදල්
 2. වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් (සංචිත)

- 3. මහ බැංකුවේ ඇති වාණිජ බැංකු සතු තැන්පත
 - 4. වෙනත් ආයතන සතු ව මහ බැංකුවේ ඇති තැන්පත
- මහ බැංකු ශේෂ පත්‍රයට අනුව පදනම් මුදල් කෙරෙහි බලපාන සාධක (තීරණය කරන සාධක)
 - 1. මහ බැංකුව සතු ගුද්ධ දේශීය වත්කම (CGCB - DGCB)
 - මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට දෙනු ලබන අත්තිකාරම්
 - මහ බැංකුව විසින් රජයට සපයනු ලබන ගුද්ධ ගාය (රජයට දුන් ගාය - රජයේ තැන්පත)
 - 2. මහ බැංකුවේ ගුද්ධ විදේශ වත්කම (DACP - FBCB) (විදේශ සංවිත - විදේශ ගාය)
 - 3. මහ බැංකුවේ වෙනත් වත්කම (වෙනත් වත්කම - වෙනත් වගකීම්)
 - ඉහත සඳහන් අයිතමවල ගුද්ධ වත්කම වැඩි වන විට පදනම් මුදල් සැපයුම වැඩි වන අතර ඒවායේ ගුද්ධ වත්කම අඩු වන විට පදනම් මුදල් සැපයුම අඩු වේ.
 - (පදනම් මුදල්වලට අයත් නොවන අතිකුත් වගකීම් සහ මහ බැංකුවේ වත්කම් සංරචකයන් ඇසුරෙන් පදනම් මුදල්වලට බලපාන සාධක හඳුනාගත හැකි ය.)

මුදල් ගණකය

- ආර්ථිකයේ මුළු මුදල් සැපයුම හා පදනම් මුදල් අතර සම්බන්ධය මුදල් ගණකයෙන් දැක්වේ. එය පහත සඳහන් පරිදි සම්කරණයක් මගින් දැක්විය හැකි ය.

$$\boxed{M = kH}$$

$$M = \text{මුදල් සැපයුම}$$

$$k = \text{මුදල් ගණකය}$$

$$H = \text{පදනම් මුදල්}$$

මුදල් ගණකය හා මුදල් පදනම අතර පවත්නා සම්බන්ධතාව

- ඒ අනුව මුදල් ගණකය පහත සඳහන් පරිදි ගණනය කළ හැකි ය.

$$\boxed{k = \frac{M}{H}}$$

- ශ්‍රී ලංකාවේ මුදල් සැපයුම කුම කිහිපයකට ගණනය කරන නිසා මුදල් ගණකය ද M_1 , M_{2B} M_{2B} , M_4 , M_5 ආදි වගයෙන් ආකාර කිහිපයකට ගණනය කළ හැකි ය.

නිදිසුන් :

$$\text{මුදල් ගණකය } M_1 = \frac{\text{පටු මුදල් සැපයුම } (M^1)}{\text{පදනම් මුදල්}}$$

$$\text{මුදල් ගුණකය } M_2 = \frac{\text{පුත්ල් මුදල් සැපයුම}(M_2)}{\text{පදනම් මුදල්}}$$

මුදල් ගුණකයේ අගය තීරණය විවෘත බලපාන සාධක

- මහ බැංකුව විසින් වාණිජ බැංකු තැම්පතු මත පනවා ඇති ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය
- වාණිජ බැංකු අධි සංචිත ප්‍රමාණය
- වාණිජ බැංකු උද්ධතියෙන් බැංකු නොවන ආයතන කරා අරමුදල් විතැන් වීම.
- බැංකු තැම්පතු වලට සාපේක්ෂව ව්‍යවහාර මුදල් ලග තබා ගැනීමට මහජනතාව කැමැත්තක් දැක්වීම.

ඇඟන්න වසර කිහිපයක මුදල් ගුණකය පහත පරිදි දැක්වීය හැක.

වර්ශය	මුදල් ගුණකය	
	M ₁	M ₂
2015	1.06	6.02
2016	0.91	5.63
2017	0.84	6.03
2018	0.86	6.69
2019		

7.4 : මිල මට්ටම ආශ්‍රිත සංකල්ප, න්‍යාය සහ මිනුම් විශ්ලේෂණය කරයි.

- මිල මට්ටම අර්ථකථනය කරයි.
- එම මට්ටම ආශ්‍රිත සංකල්ප පැහැදිලි කරයි.
- උද්ධමනයට බලපාන හේතු විවිධ ප්‍රවේශ ඔස්සේ විශ්‍රෝෂණ කරයි.
- උද්ධමනයේ ප්‍රතිච්චිත විශ්‍රෝෂණ කරයි.
- උද්ධමනය පාලනය කිරීම සඳහා යොදා ගත හැකි ක්‍රියාමාර්ග පැහැදිලි කරයි.
- ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මිල මට්ටමේ වෙනස් විම මැනීමට යොදා ගන්නා මිල ද්‍රැශක හඳුන්වයි.
- මිල ද්‍රැශක ඇසුරෙන් ශ්‍රී ලංකාවේ මිල මට්ටම ආශ්‍රිත ප්‍රවණතා පරීක්ෂා කර බලයි.

මිල මට්ටම

- හාණේච්චලත් සේවාවලත් වටිනාකම මිල යන්නෙන් අදහස් වේ.
- මිල වෙනස් වන විට යම් දෙන ලද මුදල් ප්‍රමාණයකින් මිල දී ගත හැකි හාණේච්ච හා සේවා ප්‍රමාණය (මුදලේ වටිනාකම) වෙනස් වේ.

- නිරපේක්ෂ මිල, සාපේක්ෂ මිල හා පොදු මිල මට්ටම (සාමාන්‍ය මිල මට්ටම) ලෙසින් භාණ්ඩයක හෝ සේවාවක හෝ මිල හා සම්බන්ධ වැදගත් ස්වරුපයන් තුනක් පවතී.
- කිසියම් භාණ්ඩයක හෝ සේවාවක හෝ වෙළඳපොල මිල නිරපේක්ෂ මිලයි.

නිදසුන් : පැනක මිල රුපියල් 25 යි.

සහල් කිලෝටක මිල රුපියල් 100 යි.

- භාණ්ඩවල මිල ගණන් අතර අනුපාතය සාපේක්ෂ මිලයි.

නිදසුන් : සහල් කිලෝටක මිල පැනක මිල මෙන් හතර ගුණයකි (1 : 4)

පොදු මිල මට්ටම

- සියලු ම භාණ්ඩ හා සේවාවල නිරපේක්ෂ මිල ගණන්වල සාමාන්‍ය අගය පොදු මිල මට්ටම නමින් හැඳින්වේ.

පොදු මිල මට්ටම ආරුත ව කංකල්ප කිහිපයකි.

- උද්ධමනය

පොදු මිල මට්ටමෙහි හට ගන්නා අඛණ්ඩ ඉහළ යාමක් උද්ධමනය නමින් හැඳින්වේ.

- අවධමනය

අවධමනය යනු පොදු මිල මට්ටමෙහි අඛණ්ඩ ව සිදු වන පහළ යාමකි.

- නිරුද්ධමනය

උද්ධමන අනුපාතයෙහි අගය ක්‍රමයෙන් අඩු වීමක් නිරුද්ධමනය යි.

- උද්ධමනයට හේතු පැහැදිලි කෙරනුයේ න්‍යායාත්මක ප්‍රවේශයකිනි.

එ අනුව උද්ධමනයට හේතු පැහැදිලි කිරීමේ ප්‍රධාන න්‍යාය දෙකකි.

1. ඉල්ලමෙන් ඇදුණු උද්ධමන න්‍යායය
2. පිරිවැයෙන් තල්ල වූණු උද්ධමන න්‍යායය

ඉල්ලමෙන් ඇදුණු උද්ධමන න්‍යායය

- සැපයුමට සාපේක්ෂ ව ඉල්ලම වැඩි වීම නිසා භාණ්ඩවල හා සේවාවල පොදු මිල මට්ටම ඉහළ යන බව ඉල්ලමෙන් ඇදුණු උද්ධමන න්‍යායය යන්නෙන් අදහස් වේ.
- එනම් සමස්ත ඉල්ලමේ අතිරික්තයක් නිසා පොදු මිල මට්ටම් ඉහළ යාම යි.
- සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පසුපස හඳා යන අතිවිශාල මුදල් ප්‍රමාණයක් යනුවෙන් හැඳින්වෙන්නේ ද ඉල්ලමෙන් ඇදුණු උද්ධමනය යි.
- ඉල්ලමෙන් ඇදුණු උද්ධමන න්‍යායයෙහි විකල්ප ප්‍රවේශ දෙකකි.
 1. මුදල් ප්‍රමාණවාදය
 2. කේන්සේයානු න්‍යාය

1. මුදල් ප්‍රමාණවාදය

- මුදල් ප්‍රමාණවාදය යනු විනිමය සම්කරණය පදනම් කර ගනීමින් මිල මට්ටමේ හැසිරීම පිළිබඳ ව ඉදිරිපත් කරනු ලබන ත්‍යායයකි.
 - මුදල් තොගය වෙනස් වීමත් මිල මට්ටම වෙනස් වීමත් අතර සෑප්‍රු හා සමානුපාතික සම්බන්ධයක් ඇති බව මුදල් ප්‍රමාණවාදී ත්‍යායයෙන් පෙන්වා දේ.
- නිදසුන් : මුදල් තොගය දස ගුණයකින් ඉහළ දුම්වහොත් මිල මට්ටම ද දස ගුණයකින් ඉහළ යනු ඇත.
- මුදල් ප්‍රමාණය සහ මිල මට්ටම අතර පවතින මෙම සම්බන්ධතාව පෙන්වා දීමට සඳහා මුදල් ප්‍රමාණවාදය $MV = PT$ යන විනිමය සම්කරණය යොදා ගනී.
 - විනිමය සම්කරණය නිර්වචනය කරන ආකාරයෙන්ම පූර්ණ සත්‍ය ප්‍රකාශනයකි.
 - එය සම්කරණයක් ලෙස දක්වන නමුදු එය සැබැවීන් ම අනන්‍යතාවය (සර්ව සාම්‍යයකි). එම නිසා එය $MV = PT$ යන ලෙස දක්වීය හැකි ය.
 - PT යනු ආර්ථිකයේ මුළු ගනුදෙනුවල වටිනාකමයි. (P = මිල මට්ටම, T = ගනුදෙනු ප්‍රමාණය) MV යනු මුදල් යොදා ගනීමින් සිදු කළ ගණුදෙනු ප්‍රමාණයේ වටිනාකමයි. මේ නිසා සැබැවීන් ම MV = PT විය යුතුම ය.
 - විනිමය සම්කරණය තුළ අඩංගු විවෘතයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් කරනු ලබන උපකළුපනයන් පදනම් කර ගනීමින් විනිමය සම්කරණය ත්‍යායයක් (මුදල් ප්‍රමාණවාදය) බවට පෙරලා ගත හැකි ය.

විනිමය සම්කරණය සඳහා ගෙවා ගන්නා උපකළුපන දෙකකි.

1. මුදල් සංසරණ ප්‍රවේගය (v) ස්ථාවර ව පවතී.

එය ස්ථාවර ව පවතින්නේ ආයතනික සාධක පුරුදු මත තීරණය වන විවෘතයක් බැවිනි.

2. ආර්ථිකයේ ගනුදෙනු පරිමාව (T) නොවෙනස්ව පවතී.

T ස්ථාවර ව පවතින්නේ ආර්ථිකය පූර්ණ සේවා නියුත්කීම් මට්ටමක පවත්නා බැවිනි. (T වෙනුවට Y ද හාවිත කෙරේ).

- මෙලෙසින් විනිමය සම්කරණයේ V සහ T යන පද ස්ථාවර ව පවතින්නේ යයි උපකළුපනය කොට මුදල් තොගයට (M) සමානුපාතික ව මිල මට්ටම (P) වෙනස් වන බව මුදල් ප්‍රමාණවාදී ත්‍යායය පෙන්වා දේ.

මුදල් සංසරණ ප්‍රවේගය (v)

- කිසියම් කාලයක් තුළදී මුදල් ඒකකයක් විනිමය මාධ්‍යයක් ලෙස හාණ්ඩ හා සේවා මිලට ගැනීම සඳහා අතිනත ප්‍රවාහු වන වාර ගණනයි.

$$\text{මුදල් සංසරණ ප්‍රවේගය (v)} = \frac{\text{මුදල් සැපයුම (M)}}{\text{නාමික ජාතික ආදායම (PxT)}}$$

මුදල් සංසරණ ප්‍රවේගයේ වැදගත්කම


- මුදල් ඒකකයකින් කොතරම් වියදම් ප්‍රමාණයක් බිජිවේද යන්න දැන ගැනීමට
- මුදල් ඉල්ලුම හා සංසරණ ප්‍රවේගය අතර සම්බන්ධය දැන ගැනීමට
- මුදල් ශේෂ ලග තබා ගැනීමෙන් උද්ධමනය පාලනය කළ හැකි වීම.
- මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන්ට වැදගත් වීම.

- පසුගිය වසර කිහිපයක මුදලේ සංසරණ ප්‍රවේශය පහත පරිදි දැක්වා තැබෙන අංශයක් නොමැත.

වර්යය	මුදලේ සංසිරණ ප්‍රවේගය
2015	2.94
2016	2.73
2017	2.53
2018	2.36
2019	

2. කේන්සියානු න්‍යාය


- කේත්සියානු තාක්‍රයයේ දී උද්ධමනයට හේතු පැහැදිලි කිරීම සඳහා සැලකිල්ලට ගනු ලබන්නේ සමාභාර ආදායම් හා සමාභාර වියදම් විශ්ලේෂණය සි.
 - ආරථිකය පූර්ණ සේවා නිපුක්ති සමතුලිතය කරා ලගා විමෙන් පසු ව තවදුරටත් සමාභාර ඉල්ලුම වැඩි වුවහොත්, හානේච හා සේවා ප්‍රමාණය වැඩි කළ නොහැකි බැවින් සාමාන්‍ය මිල මට්ටම ඉහළ යාමට පටන් ගනී.
 - උද්ධමනය පිළිබඳ කේත්ස්ගේ මෙම විග්‍රහය පහත රුප සටහනින් පෙන්නුම් කෙරේ.



- රුප සටහනන් Y_1 මගින් දැක්වෙන්නේ පූර්ණ සේවා නියුත්ති නිමවුම මට්ටම සි.
 - එම අවස්ථාව අදාළ සමාඟන ඉල්ලුම AD_1 වකුයෙන් දැක්වේ.
 - පූර්ණ සේවා නියුත්ති නිමවුම මට්ටම ඉක්මවා ආර්ථිකයේ සමාඟන ඉල්ලුම ඉහළ ශිය හොත් පොදු මිල මට්ටම P_1, P_2, P_3 ආදී ලෙසින් අඛණ්ඩ ව ඉහළ යාම කුළින් උද්ධමනය හට ගනී.

පිරිවැයෙන් තල්ල ව්‍යුතු උද්ධමන න්‍යායය

- පිරිවැයෙන් තල්ල ව්‍යුතු උද්ධමන න්‍යායයෙන් දක්වෙන්නේ යෙදවුම් මිල හෙවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා සමාභාර සැපයුම අඩු වීමෙන් හා සේවාවල මිල ඉහළ යාම මගින් පොදු මිල මට්ටමේ ඉහළ යාමක් හට ගත හැකි බව සි.
- මෙහි දී ජාතික ආදායමේ පංගු අල්ලා ගැනීමට විවිධ පිළිබඳ කණ්ඩායම් විසින් කරනු ලබන අරගලවල ප්‍රතිඵල වශයෙන් නිෂ්පාදන පිරිවැය වැඩි වී හා සේවාවල පොදු මිල මට්ටම ඉහළ යන බව මෙම න්‍යායවාදීනු පෙන්වා දෙනි.
- එම පිළිබඳ කණ්ඩායම් වන්නේ,
 - සංවිධානාත්මක ගුමය
 - කතිපයාධිකාරී ආයතනවල ක්‍රියාකාරකම් ය.
- සංවිධානාත්මක ගුමය වැඩි වැටුප් ඉල්ලා කරනු ලබන උද්සේෂ්‍යන්වල ප්‍රතිඵල වශයෙන් වැටුප් වැඩි කිරීමට සිදු වීමෙන් යෙදවුම් මිල ඉහළ ගොස් නිෂ්පාදන පිරිවැය වැඩි වී, සැපයුම අඩු වී මිල මට්ටම ඉහළ යයි. මෙවැන්නක් වැටුපෙන් තල්ල වූ උද්ධමනයක් සේ සැලකේ.
- අනෙක් අතට කතිපයාධිකාරී ආයතනවල ක්‍රියාකළාපය නිසා ලාභ වැඩි කිරීමට සිදු වීමෙන් නිෂ්පාදන පිරිවැය වැඩි වී, සැපයුම අඩු වී මිල මට්ටම ඉහළ යයි. මෙය ලාභයෙන් තල්ල වූ උද්ධමනයකි.
- යෙදවුම් මිල වැඩි වීමෙන් නිෂ්පාදන පිරිවැය වැඩි වී, සැපයුම අඩු වීමෙන් උද්ධමනයක් හට ගනී. පිරිවැයෙන් තල්ල ව්‍යුතු උද්ධමනය පහත ප්‍රස්ථාර සටහනෙහි දක්වේ.



- රුප සටහනට අනුව Y_2 නිමවුම් මට්ටමේ දී මිල මට්ටම P_1 වේ. පිරිවැය වැඩි වීම නිසා සමස්ත සැපයුම් වකුය AS₁ සිට AS₂ ලෙසින් වමට විතැන් වී ඇත. එහෙත් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම් මට්ටමෙහි වෙනසක් සිදු වී නොමැති බැවින් සමාභාර සැපයුම අඩු වීමේ ප්‍රතිඵලය වශයෙන් මිල මට්ටම P_1 සිට P_2 දක්වා ඉහළ ගොස් ඇත. ඒ උද්ධමනය කත්ත්වයකි.

ලද්ධීමනය ආර්ථිකයට හිතකර හා අහිතකර ප්‍රතිච්ඡාක

1. ආදායම් හා ධන ව්‍යාප්තිය අයහපත් වීම

2. ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලිය විකෘති වීම

3. මෙයහිමියන්ට අවාසිදායක වන අතර මෙයගැනීයන්ට වාසි වීම

4. ඉතිරි කරන්නන්ට අයහපත් වීම

- උද්ධීමනයක් නිසා ඉතිරි කරන්නන්ගේ ඉතිරි කිරීමට ඇති හැකියාව අඩු වීම නිසා ඉතිරි කිරීම් අඩු වීම සිදු විය හැකි ය.

- අනෙක් අතට මූර්ත පොලී අනුපාතිකයේ පහළ බැසීමක් නිසා ද ඉතිරි කිරීම් අඩුවීම සිදු විය හැකි ය.

- මූර්ත පොලී අනුපාතිකය = නාමික පොලී අනුපාතිකය - උද්ධීමන අනුපාතිකය
නිදුසුන : නාමික පොලී අනුපාතිකය = 16%

උද්ධීමන අනුපාතිකය = 20%

මූර්ත පොලී අනුපාතිකය = 16% - 20%

= -4%

- මූර්ත පොලී අනුපාතිකය සාරු අගයක් ගැනීම ඉතිරි කරන්නන්ට අහිතකර තත්ත්වයකි.

- එසේම මූර්ත පොලී අනුපාතිකය සාරු අගයක් ගැනීම ස්ථාවර ආදායම් ලාභීන්ට අහිතකර වන අතර විව්‍යා ආදායම් ලාභීන්ට හිතකර වේ.

- විශ්‍රාමිකයන්, කාර්යාල සේවකයන්, රාජ්‍ය සේවකයන් සහ රජයෙන් ලැබෙන ගුහසාධන දීමනා මත යැපෙන්නන් ස්ථාවර ආදායම්ලාභීන් සඳහා නිදුසුන් ය.

- උද්ධීමනයක දී ස්ථාවර ආදායම්ලාභීන්ට අහිතකර වන්නේ මුදල් ආදායමේ(නාමික ආදායමේ) ක්‍රිය ගක්තිය හෙවත් මූර්ත ආදායම අඩු වන හෙයිනි.

$$\text{මුදල් ආදායම} \\ \text{මූර්ත ආදායම} = \frac{\text{මුදල් ආදායම}}{\text{මුළු දුරශකය}}$$

5. අනාගත මිල අවිනිශ්චිත වීම නිසා දිගු කාලීන ආයෝජනය අමෙරියටත් වන අතර කෙටි කාලීන ආයෝජනය කෙරෙහි පමණක් නැඹුරු වීම

6. සපත්තු සම් පිරිවැය සහ මෙනුපත් පිරිවැය ඇති වීම

7. පුද්ගලයන්ගේ ජ්‍යෙන වියේම ඉහළ යාම සහ ජ්‍යෙන තත්ත්වය පහළ යාම

8. අපනයනවල තරගකාරීන්වයට බාධා එල්ල වීම

9. විනිමය අනුපාතිකය ක්ෂේර වීම

10. නිරපේක්ෂ දිරිදුකාව ඉහළ යාම

ලද්ධීමනය පාලනය කිරීම සඳහා ගොදා ගන හැකි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග

01. සමාභාර ඉල්ලුමේ වර්ධනය සීමා වීම

- සමාභාර ඉල්ලුමේ වර්ධනය සීමා කිරීම යන්නෙන් අදහස් වන්නේ උද්ධීමනය පාලනය කිරීමට නම් සමාභාර ඉල්ලුම වර්ධනය වීම පහළ මට්ටමක පවත්වාගත යුතු බව සි.

- උද්ධමනයට හේතු දැක්වීමේ ඉල්ලුමෙන් ඇසුරුණු තාක්ෂණයට අනුව මූල්‍ය ප්‍රසාරණයක් නිසා සමස්ත ඉල්ලුමේ ඉහළ යාමක් තුළින් උද්ධමනයක් හට ගන්නේ නම් එය පාලනය කිරීමට සමස්ත ඉල්ලුමේ වර්ධනය සීමා කළ යුතු ය.
- මූල්‍ය ප්‍රතිපත්ති හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යොදා ගැනීමෙන් සමස්ත ඉල්ලුමේ වර්ධනය සීමා කළ හැකි ය.

02. සමාභාර සැපයුමේ වර්ධනය වේගවත් කිරීම

- උද්ධමනයක් පවතින විටෙක සමාභාර සැපයුමේ වර්ධනය වේගවත් කර ගැනීමට හැකි නම් උද්ධමන වේගය පහළ මට්ටමක පවත්වා ගත හැකි බව සැපයුම් පාර්ශ්වීය ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස ය.
- සැපයුම් පාර්ශ්වීය ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ සැපයුමේ අඩු වීමක් නිසා උද්ධමනයක් ඇති වන බව සි.
- එම නිසා මුළු ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වූ අතර, නිෂ්පාදනයේ වර්ධනය වේගවත් කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. මේ සඳහා බඳු කපා හැරීමේ වැදගත්කම ද මුළු අවධාරණය කර ඇත.
- බඳු කපා හැරීම නිෂ්පාදකයන්ට හා ආයෝජකයන්ට විශාල සානුබලයක් වන හේසින් එය නිෂ්පාදනයේ වර්ධනයට හේතු වේ.
- මෙහි දී නිෂ්පාදනයේ වර්ධනය වේගවත් කිරීම සඳහා පොදුගලික ආයෝජකයන් දිරි ගැන්වය යුතු බව ද ඔවුන්ගේ අදහස සි.

03. සාපුරු රාජ්‍ය මැදිහත් වීම

- උද්ධමනය පාලනය කිරීම සඳහා යොදාගත හැකි සරල ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක් ලෙස සාපුරු රාජ්‍ය මැදිහත්වීම් සැලකේ.
- මිල පාලනය හා ආදායම් පාලන ප්‍රතිපත්ති සාපුරු පාලන ප්‍රතිපත්ති සඳහා නිදුසුන්ය.
- වැටුප් අනුපාතිකය සහ මිල ඉහළ යාමේ ප්‍රමාණය සම්බන්ධයෙන් යම් යම් සීමාවන් පැනවීම මෙහි දී සිදු වේ.
- මෙම සාපුරු පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික වශයෙන් එතරම් පහසු කාර්යය නොවේ.
- සැලසුම් ගත ආර්ථිකයක වැටුප් හා මිල පාලන ප්‍රතිපත්ති සාමාන්‍ය ලක්ෂණයක් වූවත් වෙළෙඳපාල ආර්ථිකයක දී වැටුප් අනුපාතික හා මිල ගණන් ආශ්‍රිත ව සාපුරු මැදිහත් වීම දක්නට ලැබෙන්නේ යුද්ධ අරගල වැනි යම් යම් අරඹුදකාරී තත්ත්වයන් පවතින විටෙක දී ය.

04. කාර්යක්ෂම සම්පත් බෙදා හැරීමෙහි ලා පවතින බාධක ඉවත් කිරීම

- කාර්යක්ෂම සම්පත් බෙදා හැරීමෙහිලා බාධක පැවතීම සංවර්ධනය වෙමින් පවතින රටවල මෙන් ම සංවර්ධන රටවල ද දැකිය හැකි ලක්ෂණයකි.
- බඳු පැනවීම, සහනාධාර කපා හැරීම, නියාමන ආයතන විසින් මිල නියම කිරීම, ආනයන සලාකනය ආදිය එබඳ බාධක සඳහා නිදුසුන් ය.
- මෙම බාධක ඉවත් කිරීමෙන් නිෂ්පාදනය වැඩි කර උද්ධමනය පාලනය කර ගත හැකි ය.

මිල දරුණකය

- කිසියම් කාල පරාසයක් තුළ සාමාන්‍ය මිල මට්ටමෙහි සිදු වන වෙනස් වීම මැන බලන සංඛ්‍යාත්මක මිනුම මිල දරුණකයක් නමින් හැඳින්වේ.
- මිල දරුණකයක් පිළියෙළ කිරීමේ දී සැසදීම සඳහා ගොඳා ගන්නා වර්ෂය පාද වර්ෂය සේ සැලකේ.
- එම පාද වර්ෂයේ මිල දරුණක අගය 100 සේ සලකා සෙසු වර්ෂවල දී එම මිල දරුණකය වෙනස් වී ඇත්තේ කෙසේ ද යන්න මැන බැලීම සිදු කෙරේ.
- විවිධ ක්‍රමවේද හාවිත කරමින් මිල දරුණක පිළියෙළ කරනු ලබන අතර, මිල දරුණකයක් පිළියෙළ කිරීමේ දී හාන්ච පැස තීරණය කිරීම, බර තැබීම, තියදිය තීරණය කිරීම, පදනම් වර්ෂයක් තෝරා ගැනීම වැනි කරුණු සැලකිල්ලට ගනී.
- ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මිල මට්ටමේ වෙනස්කම් මැනීම සඳහා වර්තමානයේ වැදගත් මිල දරුණක කිහිපයක් පහත දැක්වේ.
 - කොළඹ පාරිභෝගික මිල දරුණකය
 - ජාතික පාරිභෝගික මිල දරුණකය
 - නිෂ්පාදකයාගේ මිල දරුණකය
 - දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය

කොළඹ පාරිභෝගික මිල දරුණකය

- 2007 නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කොට 2008 මැයි මස සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මිල මට්ටමේ වෙනස්කම් මැනීමට හාවිත වන මිල දරුණකයකි.
- ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කෙරේ.
- 2002 වර්ෂයේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පනවන ලද ආදායම-වියදම් සමික්ෂණයට අනුව පිළියෙළ කරන ලද්දකි.
- පාද වර්ෂය 2006/2007 වේ.
- භූගෝලීය ආවරණය කොළඹ දිස්ත්‍රික්කයට සිමා වේ.
- විමර්ශිත ජනගහනය කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ම නාගරික කළාපවල ගෘහ ඒකක ආවරණය කරන්නක් වීම
- කොළඹ නාගරික ප්‍රදේශයේ කුටුම්බවල මුළු වියදමට සාපේක්ෂ වශයෙන් බර තැබීම සිදු කොට තිබේම
- දරුණකයට පදනම් කර ගත් හාන්ච කාන්ච 10ක් සහ හාන්ච ගණ 95ක් වීම.
- දරුණකය පිළියෙළ කිරීමේ දී මත්පැන්, දුම්කොළ හා මත්දුවා සඳහා කරනු ලබන වියදම් අත් හැරීම
- කොළඹ නාගරික ප්‍රදේශය ආවරණය වන පරිදි මිල ගණන් රස් කිරීමේ මධ්‍යස්ථාන 14ක් වීම

ජාතික පාරිභෝගික මිල දැරුණකය

- 2013 පාද වර්ෂය ලෙස සැලකිල්ලට ගනිමින් (2013=100) සමස්ත දිවයින ම ආචාරණය කෙරෙන පරිදි සාමාන්‍ය මිල මට්ටමේ වෙනස්කම් මැන බැලීම සඳහා ශ්‍රී ලංකාවේ පිළියෙළ කර ඇති නවත ම නිල පාරිභෝගික මිල දැරුණකය ජාතික පාරිභෝගික මිල දැරුණකය සි.
- ජාතික පාරිභෝගික මිල දැරුණකය ඉතා පූජ්‍යල් තුළු තුළු ප්‍රදේශයක් ආචාරණය කිරීම (ශ්‍රී ලංකාවේ පළාත් නවය ම ආචාරණය කරමින් දැරුණකය සැකසීම සඳහා අවශ්‍ය මිල ගණන් පිළියෙළ කෙරේ).
- ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පිළියෙළ කොට ප්‍රකාශයට පත් කෙරේ.
- ජාතික පාරිභෝගික මිල දැරුණක සකසනු ලබන්නේ 2012/2013 වර්ෂය තුළ මුළු දිවයින ම පදනම් කරමින් තෝරා ගනු ලැබූ නියයියක් පදනම් කර ගෙන වන අතර, එය පාරිභෝගික හැසිරීම පිළිබඳ පූජ්‍යල් නියෝජනයකි.
- ඉතා මැත කාලීන පදනම් වර්ෂයක් හාවිත කිරීම (2013 = 100)
- දැරුණකය සැකසීමේ දී ශ්‍රී ලංකාවේ සියලු ම කුටුම්බවල මුළු වියදමට සාපේක්ෂ වශයෙන් බර තැබීම සිදු කර තිබේම
- දිවයින පුරා එක් දිස්ත්‍රික්කයක ප්‍රධාන නගරයෙහි මිල ගණන් රස් කිරීමේ මධ්‍යස්ථාන තුන බැඩින් පවත්වා ගෙන යාම

නිෂ්පාදකයාගේ මිල දැරුණකය

- නිෂ්පාදකයාගේ මිල දැරුණකය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2015 වර්ෂයේ දෙවන කාර්තුවේ සිට හඳුන්වා දී ඇති නව මිල දැරුණකයකි.
- දේශීය නිෂ්පාදකයන්ට තමන් විසින් නිෂ්පාදනය කරනු ලබන හානේඛ හා සේවා සඳහා ලැබෙන සාමාන්‍ය මිල ගණන්වල කාලයන් සමග සිදු වන වෙනස්කම් මෙම මිල දැරුණකය මගින් මතිනු ලැබේ.
- නිෂ්පාදකයාගේ මිල දැරුණකය හඳුන්වා දීම තුළින් වෙළෙඳපොලෙහි මිල ගණන්වල සිදුවන විවෘතයන් වඩා නිවැරදි ව පෙන්වුම් කරන අතර එම ප්‍රවණතා උපයෝගි කර ගනිමින් වඩාත් නිවැරදි ව තීරණ ගැනීමට හැකියාව ලැබේ.
- නිෂ්පාදකයාගේ මිල දැරුණය වැදගත් සාර්ව ආර්ථික දැරුණකයක් ද වේ.
- එසේ ම කෙටි කාලීන ව ඇති විය හැකි උද්ධමනය තත්ත්වන් ප්‍රරෝගාත්‍යාපනය කළ හැකි සංයුත්වක් ලෙසින් ද, නිෂ්පාදකයාගේ මිල දැරුණකය සැලකේ.
- සාර්ව ආර්ථික විශ්ලේෂණ ක්‍රියාවලියේ දී නිෂ්පාදකයන්ගේ මිල දැරුණක කාර්යය මේ දක්වා සපුරානු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගණනය කරන ලද තොග මිල දැරුණකයෙහි.
- එහත් වර්තමානයේ තොග මිල දැරුණකය වෙනුවට හාවිත කරනු ලබන්නේ නිෂ්පාදකයාගේ මිල දැරුණකයයි.

දළ දේශීය නිෂ්පාදිතයේ අවධානකය

- දළ දේශීය නිෂ්පාදිතයෙහි අවධානකය දළ දේශීය නිෂ්පාදිත තොරතුරුවලින් හෙළි වන දැරුණකයකි.

- ගම් මිල දරුකකය, ආරෝපිත මිල දරුකකය යනාදී නම්වලින් හැඳින්වෙන්නේ ද දළ දේශීය නිෂ්පාදිතයේහි අවධමනයකි.
- කිසියම් වර්ෂයක දේශීය නිෂ්පාදිතය පවත්නා මිලෙන් සහ ස්ථාවර මිලෙන් ගණනය කිරීමේදී, පවත්නා මිලට අනුව ලැබෙන වටිනාකම ඉහළ යාම තුළින් පිළිබඳ වන්නේ ආර්ථිකයේ මිල මට්ටම්වල ඉහළ යාමකි.
- එලෙස පවත්නා මිල සහ ස්ථාවර මිලෙන් ගණනය කිරීමේදී පවතින මිල මට්ටමේ ඉහළ යාම පිළිබඳ කරන දරුකකය දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය නම් වේ.
- දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය ගණනය කරනු ලබන්නේ පහත ආකාරයට ය.

දළ දේශීය නිෂ්පාදිතයේ පවත්නා මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය	X 100
අවධමනකය	=

(මෙහි දී 100 ලෙසින් දක්වා ඇත්තේ පාද වර්ෂයේ මිල දරුකකයයි. දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය පිළියෙළ කිරීමේ පාද වර්ෂය 2010 = 100 වේ).

(i) නිදසුන : 2010 වර්ෂයේ,

පවත්නා මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය	= රු. මි. 8 000
ස්ථාවර මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය	= රු. මි. 8 000
නම්,	

දේශීය නිෂ්පාදිතයේ අවධමනකය	= 100
---------------------------	-------

(ii) නිදසුන : 2011 වර්ෂයේ,

පවත්නා මිල අනුව දළ දේශීය නිෂ්පාදනය	= රු. මි. 10000
ස්ථාවර මිල අනුව දළ දේශීය නිෂ්පාදනය	= රු. මි. 8000
දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය	= 125

- 2010ට සාම්ප්‍රදා ව 2011 වර්ෂයේ මිල දරුකකය 25කින් ඉහළ ගොස් ඇත.
- කිසියම් මිල දරුකකයක අගය ඉහළ යාම තුළින් පිළිබඳ වන්නේ සාමාන්‍ය මිල මට්ටමේ ඉහළ යාම සි.
- ඒ අනුව මිල දරුකකය ඉහළ යාමේ ප්‍රතිශතය යනු උද්ධමන අනුපාතිකය සි.
- මැති කාලයේ ශ්‍රී ලංකාවේ භාවිත වන ඒ ඒ මිල දරුකකයන් ඇසුරෙන් මිල මට්ටමේ හැසිරීම් පිළිබඳ ප්‍රවණතා පහත දැක්වේ.

දරුකකය	වර්ෂය		මිල දරුකකය වෙනස් වීමේ ප්‍රතිශතය - 2016
	2015	2016	
කොළඹ පාරිභෝගික මිල දරුකකය (2013 = 100)	109.8	114.7	4.5
ජාතික පාරිභෝගික මිල දරුකකය	-	-	-
	113.2	118.0	4.2

(2013 = 100)	126.8	131.4	3.6
දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනය			
(2010 = 100)			

මතුපිට උද්ධ්ධමනය හා මූලික උද්ධ්ධමනය අතර වෙනස

මතුපිට උද්ධ්ධමනය

- පොදු මිල මට්ටමේ සැබැඳු මිල ගණන් ඉහළ යාම පෙන්වුම් කරන අනුපාතික වේ. මෙය මතිනු ලබන්නේ පාරිභෝගික මිල දුරකාශයෙන්ය. එමගින් යම් දෙන ලද කාලයක් තුළ ආර්ථිකයේ සියලුම භාණ්ඩ හා සේවාවන්ගේ මිල කොතරම් ඉහළ ගොස් තිබේද යන්න දැන ගත හැකි වේ. පිටත වියදමේ වෙනස්කම් එමගින් පිළිකිරු වන නිසා සාමාන්‍ය ජනතාවට එය වඩාත් ප්‍රයෝගනවත් වේ.

මූලික උද්ධ්ධමනය

- බාහිර ලෝකයේ සිදු වන වෙනස්කම්, බදු ප්‍රතිපත්තියේ වෙනස්කම්, මිල පාලනයන්, ආහාර හා බලශක්ති මිල ගණන් වල වෙනස්කම්, සැපයුම් කම්පන වැනි කාවකාලික හේතු නිසා මතුපිට උද්ධ්ධමන අනුපාතිකයේ හට ගන්නා වලනයන් බැහැර කරමින් සකසනු ලබන උද්ධ්ධමන අනුපාතිකය ලෝකයේ බොහෝ රටවල මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගනු ලබන්නේ මූලික උද්ධ්ධමණයේ ප්‍රවණතාවන් අධ්‍යනය කරමිනි.

7.5 : ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කාර්යනාරය විමසණය.

- මූල්‍ය පද්ධතිය අර්ථ දක්වයි.
- ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ සංරචන විග්‍රහ කරයි.

මූල්‍ය පද්ධතිය

- මූල්‍ය පද්ධතියක් යනු දේශීය හා විදේශීය කුටුම්බ, ව්‍යාපාරික ආයතන, රජය යන ප්‍රධාන ආර්ථික ඒකකයන්ගේ මූල්‍ය තීරණයන් ක්‍රියාත්මක කරන වෙළෙඳපොලවල්, මූල්‍ය ආයතන, මූල්‍ය උපකරණ සහ මූල්‍ය යටිතල පහසුකම් යනාදියෙහි එකතුවකි.
- මූල්‍ය පද්ධතිය කමන්වීත වන සංරචන
 - මූල්‍ය ආයතන
 - මූල්‍ය වෙළෙඳපොල
 - මූල්‍ය උපකරණ
 - මූල්‍ය යටිතල පහසුකම්
 - මූල්‍ය ආයතන අධික්ෂණය කරන නියාමන ආයතන

මූල්‍ය ආයතන

- මූල්‍ය ආයතන යනු විවිධ මූල්‍ය උපකරණ ආශ්‍රිත ගනුදෙනුවල යෙදී සිටින විවිධ මූල්‍ය සේවාවන් සපයනු ලබන ආයතනයන් ය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන ව්‍යුහය ප්‍රධාන වගයෙන් කොටස් 4 කින් සමන්වීත වේ.

1. ශ්‍රී ලංකාවේ මහ බැංකුව

2. අතරමැදි මූල්‍ය ආයතන

- අතරමැදි මූල්‍ය ආයතන යනු අතිරික්ත අරමුදල් ඇති ඒකකවලින් ඉතුරුම් ඒකරායි කර ගැනීමත්, අරමුදල් හිග ඒකකවලට එම ඉතුරුම් ලබා දීම තුළින් ලාභ උපය ගැනීමත් සිදු කරන මූල්‍ය ආයතන චේ.
- ශ්‍රී ලංකාවේ ඇති එවැනි අතරමැදි මූල්‍ය ආයතන
 1. තැන්පත් බාර ගැනීම සහ එමගින් බැංකු කටයුතු කිරීමට අවසර ලබා ඇති ආයතන
 2. අර්ථ සාධක හා විශාම අරමුදල්
 3. රක්ෂණ සමාගම
 4. ආයෝජන සමාගම
 5. ඒකකභාර
 6. කල්බදු සමාගම
- තැන්පත් භාර ගැනීමට හා එමගින් බැංකු කටයුතු කිරීමට අවසර ලබා ඇති මූල්‍ය ආයතනවල ප්‍රධාන කාර්යයන්
 - විවිධ තැන්පත් වර්ග මහජනතාවට හඳුන්වාදීම මගින් ඔවුන්ගේ අතිරික්ත මුදල් රස් කර ගැනීම
 - එසේ රස් කර ගත් මුදල්, ගය හා ආයෝජන වශයෙන් මහ ජනතාවට ලබා දීම
- තැන්පත් භාර ගැනීමට හා එමගින් බැංකු කටයුතු කිරීමට අවසර ලබා ඇති මූල්‍ය ආයතන
 - බලපත්‍රලාභී වාණිජ බැංකු
 - බලපත්‍රලාභී විශේෂීත බැංකු
 - ලියාපදිංචි මූල්‍ය සමාගම
 - සමුපකාර ගුමීය බැංකු
 - සකසුරුවම් හා ගය ගනුදෙනු සමුපකාර සම්මි (ස.ඡ.ස)
 - වෙනත් ගය දෙන සමුපකාර සම්මි

3. මූල්‍ය සේවා සපයන ආයතන

- මහජනතාවට සහ ව්‍යාපාර ආයතනවලට මූල්‍ය වෙළෙඳපොලේ සිදු වන ගනුදෙනු කාර්යක්ෂම ව පවත්වා ගෙන යාමට අවශ්‍ය සේවා සැපයීමට විශේෂයෙන් සංවිධානය වූ මූල්‍ය ආයතන මූල්‍ය සේවා සපයන ආයතන වශයෙන් හඳුන්වයි.
- එවැනි මූල්‍ය සේවා සපයන ආයතන සඳහා නිදසුන්
 - වණික් බැංකු
 - අරමුදල් කළමනාකරණ ආයතන
 - මූල්‍ය තැරුවිකාර ආයතන
 - ආණ්ඩුවේ සුරුකුම්පත් පිළිබඳ ප්‍රාථමික වෙළෙඳන්

4. මූල්‍ය අධික්ෂණය හා තියාමන ආයතන

- මූල්‍ය අධික්ෂණ හා තියාමන ආයතන යනුවෙන් හැඳින්වෙන්නේ මූල්‍ය පද්ධතියක සේවායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා අණපනත් හා රෙගුලාසි කටයුතු ඉටු කිරීමට රජය විසින් සේවා පිළිබඳ සේවා පිළිබඳ ප්‍රාථමික වෙළෙඳන් ය.

- ශ්‍රී ලංකා මහ බැංකුව, සුයෙකුම්පත් හා විනිමය කොමිෂන් සහාව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය ශ්‍රී ලංකාවේ ඇති මූල්‍ය අධික්ෂණ හා තියාමන ආයතන වේ.
- ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ මූල්‍ය ආයතන පහත සඳහන් පරිදි වර්ග කර ඇත.
 - මහ බැංකුව
 - බලපත්‍රලාභී වාණිජ බැංකු
 - බලපත්‍රලාභී විශේෂිත බැංකු
 - තැන්පතු හාර ගන්නා අනෙකුත් මූල්‍ය ආයතන
 - බලපත්‍රලාභී මුදල් සමාගම්
 - සමුපකාර හා මෙය ගනුදෙනු සමුපකාර සම්මිති
- විශේෂිත මූල්‍ය ආයතන**
- විශේෂිත කළේදු මූල්‍යකරණ සමාගම්
- ප්‍රාථමික අලෙවිකරුවන්
- කොටස් තැයැවිකරුවන්
- ඒකක හාර / ඒකක හාර කළමනාකරණ සමාගම්
- වෙළෙඳපොල අතරමැදියන්
- ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම්
- ඡිවිසුම්ගත ඉතිරි කිරීමේ ආයතන**
- රක්ෂණ සමාගම්
- සේවක අර්ථසාධක අරමුදල
- සේවක හාරකාර අරමුදල
- අනුමත විශ්‍රාම හා අර්ථ සාධක අරමුදල
- රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල

මූල්‍ය වෙළෙඳපොල

- කෙටි කාලීන හා දිගු කාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මූල්‍ය උපකරණ මිලට ගැනීම හා විකිණීම සිදු වන සමස්ත වෙළෙඳපොල මූල්‍ය වෙළෙඳපොල යනුවෙන් හැඳින්වේ.
- මූල්‍ය වෙළෙඳපොල ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වේ.
 1. මුදල් වෙළෙඳපොල
 2. ප්‍රාග්ධන වෙළෙඳපොල

මුදල් වෙළෙඳපොල

- වසරකට අඩු කාලයකින් පරිණත වන හාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍රිකා හා තැන්පතු සහතික පත් වැනි පොලී උපයන කෙටිකාලීන වත්කම් වෙළඳාම සිදු වන වෙළෙඳපොල මුදල් වෙළෙඳපොල යනුවෙන් හඳුන්වයි.
- මුදල් වෙළෙඳපොල පහත සඳහන් උප-වෙළෙඳපොලවලින් සමන්විත වේ.
 1. අන්තර් බැංකු ඒක්ෂණ මෙය මුදල් වෙළෙඳපොල

2. හාණ්ඩාගාර බිල්පත් වෙළඳපොල
3. වාණිජ පත්‍රිකා වෙළඳපොල
4. අන්තර බැංකු විදේශ විනිමය වෙළඳපොල

1. අන්තර බැංකු ඒක්ෂණ මූදල වෙළඳපොල

- අන්තර බැංකු ඒක්ෂණ වෙළඳපොල යනු වාණිජ බැංකු තම දෙනීක ද්‍රව්‍යීලතාවයේ පවතින අසමතුලිතතා සමනය කර ගන්නා වෙළඳපොලකි. ද්‍රව්‍යීලතා හිගයට මූහුණපා සටන වාණිජ බැංකු ද්‍රව්‍යීලතා අතිරික්තයක් ඇති බැංකුවලින් ඉතා කෙටි කාලයකට අරමුදල් මූදල මෙහි ගැනීම මෙහි දී සිදු වේ.

2. හාණ්ඩාගාර බිල්පත් වෙළඳපොල

- හාණ්ඩාගාර බිල්පත් යනුවෙන් හැඳින්වෙන්නේ රජය වර්ෂයකට හෝ ඊට අඩු කාලයකට හෝ මූදල ලබා ගැනීම සඳහා හාවිත කරන මූල්‍ය උපකරණයකි. මෙම හාණ්ඩාගාර බිල්පත් වෙළඳපොල ප්‍රාථමික වෙළඳපොල හා ද්විතීයක වෙළඳපොල යනුවෙන් කොටස් දෙකකට බෙදේ.

3. වාණිජ පත්‍රිකා වෙළඳපොල

- ව්‍යාපාරික ආයතන කෙටි කාලීන අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා හාවිත කරන මූල්‍ය උපකරණය වාණිජ පත්‍රිකා යනුවෙන් හැඳින්වේ. විශ්වාසය මත පදනම් වන නිසා, මේවා හාවිත කිරීමේ දී සුරක්ෂිත අවගාසන නොවේ.

4. අන්තර බැංකු විදේශ විනිමය වෙළඳපොල

- විදේශ විනිමය මිල දී ගැනීම හා විකිණීම ආක්‍රිත වෙළඳපොල අන්තර බැංකු විදේශ විනිමය වෙළඳපොල යනුවෙන් හැඳින්වේ. පවත්නා මිලට මෙන් ම අනාගතයේ එකා වූ මිලකට විදේශ විනිමය මිල දී ගැනීම හා විකිණීම මෙහි දී සිදු වේ.

ප්‍රාග්ධන වෙළඳපොල

- වර්ෂයකට වඩා වැඩි කාලයක් පරිණත වන මූල්‍ය උපකරණ හා සමාගම්වල කොටස් යනාදිය භුවමාරු වන වෙළඳපොල ප්‍රාග්ධන වෙළඳපොල යනුවෙන් හැඳින්වේ.
- ප්‍රාග්ධන වෙළඳපොල පහත සඳහන් උප-වෙළඳපොලවලින් සමන්විත වේ.
 1. හාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපොල
 2. සමාගමික බැඳුම්කර වෙළඳපොල
 3. කොටස් වෙළඳපොල

1. හාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපොල

- මධ්‍යම හා දිගු කාලීන පදනමින් රජය මූදල මූල්‍ය උපකරණය හාණ්ඩාගාර බැඳුම්කර යනුවෙන් හඳුන්වයි. මේවා භුවමාරු වන වෙළඳපොල ප්‍රාථමික වෙළඳපොල හා ද්විතීයක වෙළඳපොල යනුවෙන් කොටස් දෙකකට බෙදේ.

2. සමාගමික බැඳුම්කර වෙළඳපොල

- පෙරද්ගලික සමාගම විසින් මධ්‍යම හා දිගු කාලීන අරමුදල් සහයා ගැනීම සඳහා සමාගමික බැඳුම්කර ඩුවමාරු වන වෙළඳපොල සමාගමික බැඳුම්කර වෙළඳපොල යනුවෙන් හැඳින්වේ.

3. කොටස් වෙළඳපොල

- කොටස් වෙළඳපොල යනු මහජනයාට කොටස් අලෙවි කිරීම මගින් ව්‍යාපාරික සමාගම් ඒවායේ ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කර ගන්නා වෙළඳපොලයි. මෙම ගනුදෙනු කොළඹ කොටස් ඩුවමාරුව (CSE) මගින් සිදු වේ.

මූල්‍ය උපකරණ

- ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොල තුළ ගනුදෙනු සිදු වන මූල්‍ය උපකරණ පහත දැක්වේ.

රජය නිකුත් කරන මාය උපකරණ

- භාණ්ඩාගාර බැඳුම්කර
- භාණ්ඩාගාර බැඳුම්කර
- රජයේ මාය සුරක්ෂිත පත්

සමාගම් නිකුත් කරන මාය උපකරණ

- වාණිජ පත්‍රිකා
- මායකර

වාණිජ බැංකු භාවිත කරන උපකරණ

- තැන්පතු සහතික
- වත්කම් පදනම් කරගත් සුරක්ෂිත පත්
- කල්බඳ හෙවත් කුලී පිට ගැනුම්
- ඒක්ෂණ මාය
- ව්‍යාපාරික කොටස්

- මූල්‍ය වෙළඳපොල සංවර්ධනය වීමත් සමග ඩුවමාරු වන මූල්‍ය උපකරණ සංඛ්‍යාව ද වැඩි වීම නිසා ඒවායේ ආයෝජනය කරන ආයෝජකයන්ට එම උපකරණවල ගණනාමක තනත්ත්වය හඳුනා ගෙන ආයෝජන තේරීම කිරීම සඳහා විධිමත් මග පෙන්වීමක් ලෙස මාය ග්‍රේනිගත කිරීම හඳුන්වා දී ඇත.

මාය ග්‍රේනිගත කිරීම

- මාය ග්‍රේනිගත කිරීම යනු මාය හෝ මූල්‍ය උපකරණ හෝ නිකුත් කරන්නාගේ මූල්‍ය ගක්තිය පිළිබඳ ඇගයිමක් ඉදිරිපත් කිරීම සි. මෙමගින් නිකුත් කරන්නාට එම නිකුතුව පවත්වා ගෙන යාමට ඇති හැකියාව හා පරිණත වන කාලයට එය සම්පූර්ණයෙන් ම පියවා දැමීමට ඇති හැකියාව සොයා බැලේ.
- මාය ග්‍රේනිගත කිරීම ආයතන සඳහා නිදසුන් පහත දැක්වේ.
 - මූඩ්ස් සමාගම

- ස්වේන්චර්ඩ හා පුවර්ස් සමාගම
- ගිටි රේවින්ස්ස්

7.6 : ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු හා කාර්යය විමසකි.

- ශ්‍රී ලංකා මහ බැංකුව අරථ දක්වයි.
- ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය ගෙන හැර දක්වයි.
- මූල්‍ය ප්‍රතිපත්ති අරථ දක්වයි.
- මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ නම් කරමින් විශ්‍රාශ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව

- ශ්‍රී ලංකා මහ බැංකුව 1949 අංක 58 දරන මූදල් නීති පනත මගින් 1950 අගෝස්තු 28 වැනි දින පිහිටුවනු ලැබේ ය. ජේන්න් එක්ස්ටර මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව මහ බැංකුව පිහිටුවනු ලැබේ ය.
- ශ්‍රී ලංකා ආර්ථිකයේ මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙයුම් මූල්‍ය කටයුතු සඳහා උපදේශනය, ආර්ථික හා මිල ස්ථායිතාව සහ මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව පවත්වා ගෙන යාම සඳහා පිහිටුව ස්වාධීන ආයතනය වන්නේ මහ බැංකුව යි.
- 2002 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී මූදල් නීති පනතේ කරන ලද සංශෝධනයට අනුව මහ බැංකුවේ වත්මන් අරමුණු දෙකක් දක්වයි.
 1. ආර්ථික හා මිල ස්ථායිතාව පවත්වා ගෙන යාම
 2. මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව පවත්වා ගෙන යාම

ආර්ථික හා මිල ස්ථායිතාව පවත්වා ගෙන යාම

- ආර්ථික හා මිල ස්ථායිතාව යන්නෙන් අදහස් කරන්නේ අඩු උද්ධමන වේගයක් කරා ලගා වීමට මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම යි.
- ආර්ථික හා මිල ස්ථායිතාව වැදගත් වීමට හේතු
 - ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම
 - කාර්යක්ෂම ලෙස සම්පත් බෙදා වෙත් කිරීම
 - නිෂ්පාදකයන්, පාරිභෝගිකයන් හා ආයෝජකයන්ගේ අවදානම අඩු කිරීම
 - ආර්ථික සැලසුම් සකස් කිරීම

මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව පවත්වා ගෙන යාම

- ආර්ථික, මූල්‍ය, දේශපාලන හා වෙනත් කවර ම හෝ කෙශ්‍රයක පැන තැගින අභ්‍යන්තර හෝ බාහිර හෝ කම්පනයන් හමුවේ නොසැලි සිටීමේ හැකියාව මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව යි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය

- මහ බැංකුවේ එදිනෙදා කාර්ය රුපය, මහජනයා, බැංකු සහ මූල්‍ය ආයතන සඳහා වෙන් වෙන් වශයෙන් හෝ පොදුවේ හෝ රටේ ආර්ථිකයට කරන සේවාවක් වශයෙන් හැඳින්විය හැකි ය. එම කාර්ය කිහිපයකි.
 - මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙයුම්
 - විනිමය අනුපාතික ප්‍රතිපත්ති මෙහෙයුම්

- ව්‍යවහාර මුදල් නිකුත් කිරීම
- නිල විදේශ සංචිත කළමනාකරණය
- බැංකු මූල්‍ය සමාගම් සහ රජයේ සුරක්ෂිත පිළිබඳ කටයුතුවල නියැල්ණු ප්‍රාථමික වෙළඳුන්ට බලපත්‍ර ලබා දීම, නියාමනය හා අධික්ෂණ කටයුතු කිරීම
- රජයේ උපදේශක බැංකුකරු හා මූල්‍ය නියෝජන වශයෙන් කටයුතු කිරීම
නියෝජණයන් කටයුතු
- රාජ්‍ය තොස කළමනාකරණය
- විදේශ විනිමය පාලනය
- සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය හා පරිපාලනය
- කුඩා පරිමාන මූල්‍යකරණ වැඩි සටහන් සහ ග්‍රාමීය තොස යෝජනා ක්‍රම

මූල්‍ය ප්‍රතිපත්තිය

- ආර්ථික හා මිල ස්ථායිතාව සහ මූල්‍ය ප්‍රතිපත්තියේ ස්ථායිතාව යන අරමුණු වෙත ලැබා වීමට පොලී අනුපාතිකය සහ මුදල් සැපයුම කෙරෙහි බලපෑම කිරීමට මූල්‍ය උපකරණ හැසිරවීමේ ක්‍රියාවලිය මූල්‍ය ප්‍රතිපත්ති ලෙස හැඳින්වේ.
- මුදල් ප්‍රතිපත්ති රාමුව වැඩි දියුණු කරමින් එය නම්කීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් බවට පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටී.
- වර්තමාන මූල්‍ය ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අරමුණු කිහිපයකි.
 - මුදල් ඉලක්කකරණය
 - නම්කීලී උද්ධමන ඉලක්කකරණය
- මහ බැංකුව වැඩි දියුණු කළ මූල්‍ය ප්‍රතිපත්ති රාමුවක් මත ඉහත සඳහන් අරමුණු දෙක ඉටු කිරීමට මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි.

මුදල් ඉලක්කකරණය

- මුදල් ඉලක්කකරණය අදහස් කරන්නේ මුදල් ගුණකය හරහා සංචිත මුදල් සමග බැඳී ඇති අතරමැදි ඉලක්කය වන පුළුල් මුදල් සමස්ත පාලනය කිරීම තුළින් අවසාන ඉලක්කය වන මිල ස්ථායිතාව ලග කර ගැනීම යි. මෙම මුදල් ප්‍රතිපත්තියෙහි මෙහෙයුම් ඉලක්කය වශයෙන් සංචිත මුදල් ක්‍රියාත්මක විය. එහෙත් සංචිත මුදල් තවදුරටත් මෙහෙයුම් ඉලක්කය නොවුන ද මූල්‍ය ප්‍රතිපත්තියට මග පෙන්වීම සඳහා ඇති ප්‍රධාන අතරමැදි දැරුණු විය යුතු විශ්වාසයක් තබා ගෙන ඇති.
- වර්තමානයේ ශ්‍රී ලංකා මහ බැංකුව සිය මෙහෙයුම් ඉලක්කය ලෙස සංචිත මුදල් වෙනුවට හරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය හාවිත කරනු ලබන අතර ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සහ විවට වෙළඳපාල කටයුතු වැනි ප්‍රතිපත්ති උපකරණ කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ගෙන ඇති.

වර්තමාන මූල්‍ය ප්‍රතිපත්ති රාමුවේ මුදල් ඉලක්කකරණය යටෙන් අරමුණු

- අතරමැදි ඉලක්කය - පුළුල් මුදල් සැපයුම පාලනය කිරීම.
- මෙහෙයුම් ඉලක්කය - පෙර - සංචිත මුදල්
නව - හරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය
- අවසාන ඉලක්කය - මිල ස්ථායිතාව

නමුණිල් උද්ධමන ඉලක්කකරණය

- නමුණිල් උද්ධමන ඉලක්කකරණය යනුවෙන් අදහස් වන්නේ උද්ධමන ඉලක්කයන් ආසන්නයේ උද්ධමනය මෙන් ම මූර්ත ආර්ථිකය ද සේවායි කිරීම වන අතර දැඩි උද්ධමන ඉලක්කරණයේ දී සිදු වන්නේ මූර්ත ආර්ථිකය පිළිබඳ ව එතරම් සැලකිලිමත් තොටී පුදෙක් උද්ධමනය පමණක් සේවායි කිරීමට උත්සාහ කිරීමයි.
- මෙම වැඩි දියුණු කළ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව යටතේ නමුණිල් උද්ධමන ඉලක්කකරණය විනිමය අනුපාතිකය කළමනාකරණයේ නමුණිලින්වයට සහාය දෙන අතර ම මැදි කාලීන ව උද්ධමනය මැදි තනි අගයක පවත්වා ගැනීමටත් හේතු වේ.

මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ

- ආර්ථිකයේ මිල සේවායිතාව, ආර්ථික සේවායිතාව හා මූල්‍ය සේවායිතාව යන අරමුණු ඉටු කිරීමට මුදල් සැපයුම, පොලී අනුපාතිකය බලපැමි කිරීමට මහ බැංකුව විසින් හාවිත කරන උපකරණ මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ ලෙස හඳුන්වයි. මෙම මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ ප්‍රධාන කොටස් දෙකකි.
 - ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ
 - ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ

ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ

- ණය සැපයුම අඩු කිරීම සඳහා (පාලනය කිරීම සඳහා) පොදුවේ ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ ලෙස හඳුන්වනු ලැබේ.
- ණය පරිමාව සහ ඣය ගළා යන දිගාව පාලනය කිරීම සඳහා මහ බැංකුව ගන්නා ක්‍රියාමාර්ග ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ ලෙස හඳුන්වේ.
- ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ තුනකි.
 - මහ බැංකු පොලී අනුපාතිකය
 - ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය
 - විවට වෙළඳපොල කටයුතු

1. මහ බැංකු පොලී අනුපාතිකය

- දුවශිලතා දුෂ්කරතාවලට මුහුණ දෙන වාණිජ බැංකුවලට අවසාන ඣය දෙන්නා වශයෙන් මහ බැංකුව විසින් වාණිජ බැංකුවලින් අය කරන පොලීය මහ බැංකු පොලී අනුපාතිකය යි. මෙම පොලී අනුපාතිකය වැඩි කළ විට වාණිජ බැංකු ඣය ගැනීම අඩු වේ, සංචිත අඩු වේ ඣය දීම් අඩු වේ, ඣය මැවීමේ හැකියාව ද අඩු වේ මුදල් සැපයුම සංකෝචනය වේ. මහ බැංකු පොලී අනුපාතිකය අඩු කළ විට මුදල් සැපයුම ප්‍රසාරණය වේ.

2. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය

- වාණිජ බැංකු විසින් මහ බැංකු නියමයන්ට අනුව තම තැන්පත් ප්‍රමාණයෙන් කිසියම් ප්‍රතිශතයක් අතැති මුදල් හා බැංකු මුදල් ලෙස තබා ගැනීම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය ලෙස හඳුන්වයි.
- මහ බැංකුව වාණිජ බැංකුවල මහජනයාගේ තැන්පතුවලින් 10% ක්, 7% ක් 5% යනා දී වශයෙන් මහ බැංකුවේ තැන්පත් කළ යුතු බව තිරණය කරයි.

- මූල්‍ය ප්‍රසාරණයක් ඇති කිරීමට අවශ්‍ය අවස්ථාවල දී මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පහත නෙළන අතර එහි දී වාණිජ බැංකුවල සංචිත ඉහළ යාමෙන් ගෙය දීමේ හැකියාව වැඩි වේ. එමෙන් ම මූල්‍ය සංකෝෂණයක් ඇති කිරීමට අවශ්‍ය අවස්ථාවල දී මහ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය ඉහළ දමයි. එහි දී වාණිජ බැංකුවල සංචිත අඩු වන අතර ගෙය දීමේ හැකියාව අඩු වේ.

නිදුසුන :

වාණිජ බැංකුවල මහජනයා සතු තැන්පතු	= රු. මිලියන 10 000
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යැයි	= 10%
ලපකල්පනය කරමු.	
තබා ගත යුතු සංචිතය	= $10000 \times \frac{10}{100}$
	= රු. මි. 1 000
5% ක් ලෙස ව්‍යවස්ථාපිත සංචිතය පහළ දුම් විට තබා ගත යුතු සංචිතය	= $10000 \times \frac{5}{100}$
	= රු. මි. 500

- ව්‍යවස්ථාපිත සංචිත පහළ දුම්ම නිසා ගෙය ප්‍රසාරණය වැඩි වීමෙන් මුදල් සැපයුම වැඩි වේ.

3. විවත වෙළඳපාල කටයුතු

- විවත වෙළඳපාල කටයුතු ලෙස හඳුන්වන්නේ විවෘත වෙළඳපාලේ මහ බැංකු සුරක්ෂිත සහ මිලට ගැනීමයි. මහ බැංකුව විවෘත වෙළඳපාලේ සුරක්ෂිත මිල දී ගත් විට මහ බැංකුවේ සිට මුදල් වෙළඳපාල කර මුදල් ගලා යාම සිදු වේ. මහ බැංකුව විවෘත වෙළඳපාලේ සුරක්ෂිත විකිණීමෙන් මුදල් වෙළඳපාලන් මහ බංකුව වෙත මුදල් ගලා යාම සිදු වේ.
- මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයුමේ දී මහ බැංකුව විසින් අනුගමනය කරන පොලී අනුපාතික ප්‍රතිපත්ති පොලී අනුපාතික යන්නෙන් අදහස් වේ.
- ඉහත දැක් වූ මහ බැංකු පොලී අනුපාතිකයට අමතර ව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයන් සහ නිත්‍ය ගෙය පහසුකම් අනුපාතික ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන්ට අයත් යි.
- මහ බැංකුව ප්‍රති මිල දී ගැනීමේ හා ප්‍රති විකුණුම් පොලී අනුපාතිකයන් සිදු කිරීම ප්‍රතිපත්ති පොලී අනුපාතිකය යන්නෙන් අදහස් කරයි.
- අන්තර් ඒක්ස්ත්‍රේ මුදල් වෙළඳපාලේ පොලී අනුපාතිකය සඳහා පොලී අනුපාතික කොරෝඩ්වක් සකස් කර ඇත. එහි පහළ සිමාව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය වන අතර ඉහළ සිමාව නිත්‍ය ගෙය පහසුකම් අනුපාත වේ.
- මෙම පොලී අනුපාතික කොරෝඩ්ව මහ බැංකුව ඇති කරක ලද්දේ වෙළඳපාලේ කෙටි කාලීන පොලී අනුපාතිකය විශාල වශයෙන් උච්චාවචනය වළක්වාලීම යි. පොලී අනුපාතික කොරෝඩ්ව තුළ පොලී අනුපාතිකය උච්චාවචනය වීමට ඉඩ සලසා ඇති අතර එය මහ බැංකුව විසින් සිදු කරන ලද නව ප්‍රවණතාවකි.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය

- ආපසු මිල දී ගැනීමේ එකගතාව මත මහ බැංකුව සතු සුරක්ෂිත මුදල් වෙළඳපාලේ අලෙවි කරී ම ප්‍රති මිල දී ගැනීම් ලෙස හඳුන්වයි. එය වර්තමානයේ නිත්‍ය තැන්පතු පහසුකම්

අනුපාතය ලෙස හඳුන්වයි. මුදල් වෙළඳපොලේ අතිරික්ත ද්‍රව්‍යීලතාවක් පවතී නම් ප්‍රති මිලදී ගැනීම මගින් එය අවශ්‍යාත්‍යය කර ගත හැකි ය. මෙමගින් අන්තර් ඒක්ෂණ තෝරා වෙළඳපොලේ පොලී අනුපාතිකයේ පහළ සීමාව සීමා වේ.

නිත්‍ය ණාය පහසුකම් අනුපාතිකය

- ආපසු විකිණීමේ එකතාව මත මහ බැංකුව මුදල් වෙළඳපොලෙන් සුරක්ෂිත මිලට ගැනීම ප්‍රති විකුණුම් ලෙස හැඳින්වේ. එය වර්තමානයේ නිත්‍ය තෝරා පහසුකම් අනුපාතය ලෙස හඳුන්වයි. මුදල් වෙළඳපොලේ ද්‍රව්‍යීලතා හිගයක් පවතී නම් මහ බැංකුව ප්‍රති විකුණුම්වල යෙදේ. මෙමගින් මුදල් වෙළඳපොලේ ද්‍රව්‍යීලතා සැපයුම වැඩි වේ. අන්තර් ඒක්ෂණ වෙළඳපොලේ පොලී අනුපාතිකය ඉහළ යාම මෙමගින් සීමා කළ හැකි ය. මේ නිසා ප්‍රති විකුණුම් පොලී අනුපාතිකය අන්තර් ඒක්ෂණ මුදල් වෙළඳපොලේ ඉහළ සීමාව පෙන්වයි.
- පසුගිය වසර කිහිපයක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය තෝරා පහසුකම් අනුපාතිකය පහත පරිදී දැක්වීය හැක.

වර්ශය	නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	නිත්‍ය තෝරා පහසුකම් අනුපාතිකය
2015	6.00	7.50
2016	7.00	8.50
2017	7.25	8.75
2018	8.00	9.00
2019		

ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ

- තෝරා පරිමාව හා තෝරා පාලනය කිරීම සඳහා යොදා ගන්නා ක්‍රියාමාර්ග ගුණාත්මක තෝරා පාලන උපකරණ නම් වේ.
- ගුණාත්මක මූල්‍ය උපකරණ**
 - තෝරා දිර්ජ පිළිබඳ උපරිම සීමා නියම කිරීම
 - යහ පෙළුමුම
 - වරණාත්මක පොලී අනුපාතයක් නියම කිරීම
 - අැප සුරක්ෂා වෙනස් කිරීම
 - බැංකු තෝරා පාලනය

7.7 : වාණිජ බැංකුවක කාර්යනාරය වීමසයි.

- වාණිජ බැංකුවක් යන්න අරථ දක්වයි.
- වාණිජ බැංකුවල ප්‍රධාන අරමුණු පැහැදිලි කරයි.
- වාණිජ බැංකුවල අරමුණු ඉටු කර ගැනීමට යාමේ දී මුහුණ දෙන ගැටලු පැහැදිලි කරයි.
- වාණිජ බැංකුවල කාර්යය විස්තර කරයි.
- වාණිජ බැංකුවල ගේඡ පත්‍රය (මූල්‍ය කත්ත්ව ප්‍රකාශය) දක්වයි.
- වාණිජ බැංකුවක වත්කම් ව්‍යුහය හඳුන්වයි.
- වාණිජ බැංකුවක් මුදල් මැවීම සිදු කරන ආකාරය ගේඡ පත්‍රයක් ඇසුරෙන් ඉදිරිපත් කරයි.

වාණිජ බැංකු

- වෙක්පතකින්, විධානයකින් හෝ අනුස ආකාරයකින් ඉල්ලු විටෙක ආපසු ගෙවීමේ පොරොන්දුවට යටත් ව මහජනයාගෙන් මුදල් තැන්පතු භාර ගැනීම සිය ප්‍රධාන කාර්යය කර ගත් ලාභ ඉපයිමේ අරමුණු සහිත ව මූල්‍ය අතරමැදිකරණයේ නිරත වන ඉතා ප්‍රබල හා ප්‍රමුඛ මූල්‍ය ආයතන විශේෂය වාණිජ බැංකු ලෙස හැදින්වේ.
- මූල්‍ය අතරමැදිකරණය යනු අරමුදල් අතිරික්ත පර්‍රශවයන්ගෙන් තැම්පතු ලෙස මුදල් ලබා ගෙන අරමුදල් හිග පාර්ශවයන්ට ගෙය සැපයිමේ ක්‍රියාවලියයි. මෙහිදී අරමුදල් තැම්පත්කරුවන්ට තැම්පතු සඳහා පොලියක් ගෙවන අතර අරමුදල් හිග පාර්ශවයන්ට ලබා දුන් ගෙය වෙනුවෙන් පොලියක් අයකර ගනී.
- තැම්පතු පොලී අනුපාතිකයට වඩා ගෙය පොලී අනුපාතිකය වැඩිය. මෙමගින් මූල්‍ය ආයතන ලාභ උපයා ගනී.

වාණිජ බැංකුවක ප්‍රධාන අරමුණු දෙකකි.

1. මහජන විශ්වාසනීයභාවය පවත්වා ගැනීම සඳහා ද්‍රව්‍යීලතාව ආරක්ෂා කර ගැනීම
ද්‍රව්‍යීලතාව යනු පාඩු නොවී වත්කම් ඉක්මනින් මුදල් බවට හැරවීමේ හැකියාව සි. තම තැන්පතු මුදල් තමන්ට අවශ්‍ය ඕනෑම විටෙක බැංකුවෙන් ආපසු ලබා ගත හැකි යන මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා සැම අවස්ථාවක ම වාණිජ බැංකුවලට සිය ද්‍රව්‍යීලතාව ආරක්ෂා කර ගැනීමට සිදු වේ.
2. ලාභදායකත්වය ඉහළ න්‍යා ගැනීම
ලාභ දායකත්වය යනු ගෙයක් ලබා දීමෙන් සහ ආයෝජන වත්කම් මගින් උපයා ගන්නා ආදායමෙන් තැන්පතු සඳහා ගෙවන පොලී වියදම් අඩු කිරීමෙන් ලැබෙන ගුද්ධ පොලී ආදායම සි.
- වාණිජ බැංකුවලට ඉහත සඳහන් අරමුණු ඉටු කර ගැනීමට යාමේ දී අරමුණු අතර ගැටීමක් ඇති වේ.
- වාණිජ බැංකු සිය ද්‍රව්‍යීලතාව ආරක්ෂා කර ගැනීමට යාමේ දී ලාභදායකත්වය අඩු වේ. ලාභදායකත්වය ආරක්ෂා කර ගැනීමට යාමේ දී ද්‍රව්‍යීලතාව අඩු වේ. මෙම අරමුණු දෙක අතර ඇති වන ප්‍රතිචිරුද්ධ ක්‍රියාවලිය නිසා නිරතරු ව ම ද්‍රව්‍යීලතාව හා ලාභදායකත්වය අතර සම්බුද්ධිතතාවක් පවත්වා ගෙන යාමට වාණිජ බැංකුවලට සිදු වේ.

ව්‍යාපිත බැංකුවල ප්‍රධාන කාර්යයන්

1. තැන්පතු හාර ගැනීම

- ඉල්ලුම් තැන්පතු හෙවත් ජ්‍යාම ගිණුම් පවත්වා ගෙන යාම. මෙම ගිණුම්වල මූදල් තැන්පතු වෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැකි ය.
- ඉතුරුම් තැන්පතු පවත්වා ගෙන යාම. මෙම තැන්පතුවලට පොලී ගෙවීම් සිදු කෙරේ. ගිණුම් හිමියාට අවශ්‍ය වූ විවෙක මූදල් ආපසු ලබා ගත හැකි ය.
- කාලීන / ස්ථාවර තැන්පතු පවත්වා ගෙන යාම. නියමිත දිනයක කළේ පිරෙන දිනය අවසන් වූ පසුව සි. අවශ්‍ය වූ විවෙක එය ඇපයට තබා ගෙන හැකි ය.

2. ගෙය සහ අත්තිකාරම් ලබා දීම

- කෙටි කාලීන ගෙය
- අයිරා පහසුකම් මත ගෙය ලබා දීම
- කාලීන ගෙය
- කළේ බදු ගෙය
- බිල්පත් වට්ටම් කිරීම
- ඇසුරුම් ගෙය

3. නියෝජිත සේවා සැපයීම (පිළිණපත් විකිණීම හා මිල දී ගැනීම)

4. පොදු උපයෝගිතා සේවා සැපයීම

- උසස් සේවා සැපයීම
- විදේශ විනිමය ගනුදෙනුවලට අවශ්‍ය පහසුකම් සැපයීම
- විදේශ බැංකු කටයුතුවල දී සහාය සැපයීම
- බැංකු අණකර, ගෙයපත් නිකුත් කිරීම

බැංකු අසාර්ථකවීම

- තැම්පත්කරුවන් තැම්පතු ඉවත් කර ගැනීම සඳහා ඇති කරන ඉල්ලුම් සම්පූර්ණ කිරීමට නොහැකි වීම.
- නෙතික සංචිත අවශ්‍යතාව පවත්වාගෙන යාමට නොහැකි වීම.
- ගෙය හිමියන්ගේ ගෙය වගකීම ඉටු කිරීමට අසාර්ථක වීම නිසා බැංකු අසාර්ථක වේ. එනම් අවදානම කුම්වත්ව කළමණාකරණය කළ නොහැකි තත්ත්වය බැංකු අසාර්ථකවීමකි.

බැංකු අසාර්ථකවීමට බලපාන හේතු

- දුවිසිලතා අවදානම
- ගෙය අවදානම
- මෙහෙයුම් අවදානම
- වෙළඳපොල අවදානම

බැංකු අවබ්‍යනම

- ආර්ථිකයේ පවත්නා වූ සාර්ව ආර්ථික අවදානම් හෝ බැංකුවලට විශේෂිත වූ ක්‍රියාකාරකම් තුළින් බැංකුවේ ආදායම, මූල්‍ය තත්ත්වය හෝ බැංකුවේ මනා ක්‍රියාකාරීත්වයට අයහපත් ලෙස බලපෑ හැකි සිදුවීම් බැංකු අවදානම් වේ.

ව්‍යාපිත බැංකු ගේෂ පත්‍රය / මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

- ව්‍යාපිත බැංකු ගේෂ පත්‍රය හෙවත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශකිත් පෙන්වුම් කරනුයේ වර්ෂය අවසාන දිනයේ දී බැංකුවේ මූල්‍ය තත්ත්වය සි. මෙය වත්කම් හා වගකීම් යන කොටස් දෙකින් සමන්විත වේ.

වත්කම්		
(i) දුටිල වත්කම්	xxx	
අතැති මුදල්	xxx	
මහ බැංකුවෙන් අය විය යුතු මුදල් ගේෂ	xxx	
දේශීය බැංකුවලින් අය විය යුතු මුදල් ගේෂ	xxx	
ඒකතු වෙමින් පවත්නා මුදල් ගේෂ	xxx	
අතැති හා පිටරට බැංකුවලින් අය විය යුතු මුදල්	xxx	
භාණ්ඩාගාර බිල්පත්	xxx	
භාණ්ඩාගාර බැඳුම්කර	xxx	
රජයේ වෙනත් සුරක්ෂිපත්	xxx	
වෙනත් ආයෝජන	xxx	
මිලට ගත් හා වට්ටම් කළ බිල්පත්	xxx	
අපනයන බිල්පත්	xxx	
ආනයන බිල්පත්	xxx	
දේශීය බිල්පත්	xxx	
(ii) ගෙය හා අත්තිකාරම්		
ගෙය	xxx	
අත්තිකාරම්	xxx	
(iii) ස්ථාවර හා අනෙකුත් වත්කම්	xxx	
වගකීම්		
(i) ප්‍රාග්ධන ගිණුම	xxx	
(ii) මුළු තැන්පත		
ඉල්පුම් තැන්පත	xxx	
කාලීන හා ඉතුරුම් තැන්පත	xxx	
(iii) ගෙය ගැනීම්		
දේශීය ගෙය ගැනීම්	xxx	
වද්ධීය ගෙය ගැනීම්	xxx	
(iv) අනෙකුත් වගකීම් මුළු වත්කම් / වගකීම්	xxx	

- වාණිජ බැංකුවක ව්‍යුහය ඉහත සඳහන් ගේඟ පත්‍රය (මූල්‍ය තත්ත්ව ප්‍රකාශය) අනුව මෙසේ විශ්ලේෂණය කළ ලදී ය. වාණිජ බැංකු ගේඟ පත්‍රයේ (මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ) සඳහන්

පහත දැක්වෙන මුදල් අයිතමයන් ප්‍රාථමික සංචිත වගයෙන් හැඳින්වේ. මෙයින් දුවශීලත්වය ආරක්ෂා වේ.

- අතැති මුදල්
- මහ බැංකුවෙන් අය විය යුතු ගේෂ
- දේශීය බැංකුවලින් අය විය යුතු ගේෂ
- එකතු වෙමින් පවත්නා මුදල් ගේෂ
- අතැති හා පිටරට බැංකුවලින් අය විය යුතු දේශීය මුදල් ගේෂ
- වාණිජ බැංකු ගේෂ පත්‍රයේ (මූලා තත්ත්ව ප්‍රකාශයේ) දැක්වා ඇති පහත සඳහන් අයිතම ඉපැයීම් වත්කම් ලෙස දැක්වේ. මෙයින් ලාභදායීත්වය ආරක්ෂා වේ.
 - භාණ්ඩාගාර බිල්පත්
 - භාණ්ඩාගාර බැඳුමිකර
 - රජයේ වෙනත් සුරෙකුම්පත්
 - මිලට ගත් හා වට්ටම් කළ බිල්පත්
 - මෙය
 - අත්තිකාරම්
- ඉහත සඳහන් ඉපැයීම් හිමිකම්වලින් කොටසක් වන පහත සඳහන් දැ ද්විතීය සංචිත ලෙස ද යොදා ගැනේ.
 - රජයේ සුරෙකුම්පත්
 - වාණිජ පත්‍රිකා
 - අන්තර් බැංකු ඒක්ෂණ මෙය

මූල්‍ය මැවීම

- වාණිජ බැංකුව විසින් තම අධිසංචිත මෙයට දීම තුළින් පැවති ප්‍රමාණය මෙන් කිහිප ගුණයක තැන්පතු බිජි කිරීම් මුදල් මැවීම ලෙස හැඳින්වේ.
- වාණිජ බැංකු පද්ධතියක් ලෙස කටයුතු කිරීමේ දී මුදල් මැවීම හෙවත් ඉල්ලම් තැන්පතු මැවීම සිදු කළ හැකි ය. වාණිජ බැංකු පද්ධතියක් මුදල් මැවීමේ හියාවලිය සිදු කරන විට පහත සඳහන් උපකළුපන පදනම් කර ගෙන එය සිදු වේ.
 - කිසිදු බැංකුවක් අධිසංචිත පවත්වා නොගැනීම
 - මූලික තැන්පතු කළ පසු බැංකු කුමය තුළට අලුතෙන් මුදල් ගලා ඒමක් හෝ බැංකු කුමයෙන් පිටතට මුදල් ගලා යාමක් හෝ සිදු නොවීම
 - සියලු ම මෙය ගැනුමිකරුවන් තමන් ලද මෙය මුදල් සම්පූර්ණයෙන් වෙනත් බැංකුවක තැන්පත් කිරීම
- තනි වාණිජ බැංකුවක සහ වාණිජ බැංකු පද්ධතියක අධිසංචිත මෙයට දීම සිදු වන ආකාරය පහත දැක්වේ.
- තනි බැංකුවක් ලෙස හියාත්මක වෙමින් අධිසංචිත මෙයට දීම වාණිජ බැංකුවක් විසින් මහ බැංකු තියමයන්ට අනුව තම තැන්පතු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රතිගතයක් අතැති මුදල් සහ බැංකු මුදල් ලෙස තබා ගැනීම ව්‍යවස්ථාපිත සංචිතය ලෙස හඳුන්වයි.

නිදසුන : වාණිජ බැංකුවක ඉල්පුම් තැන්පතු රු. 10,000 ක් නම් තබා ගත යුතු අවශ්‍ය සංචිතය පහත සඳහන් ලෙස ගණනය කළ හැකි ය.

අවශ්‍ය සංචිතය = තැන්පතු X අවශ්‍ය සංචිතය

$$= 1000 \times \frac{20}{100}$$

$$= \text{රු. } 2000$$

මෙම බැංකුවේ අධිසංචිතය වන්නේ රුපියල් මිලියන 8000/කි.

$$= \text{රු } 10\,000 - 2\,000$$

$$= \text{රු. } 8\,000/-$$

- මෙම වාණිජ බැංකුවකට ලබා දිය හැකි උපරිම ණය ප්‍රමාණය රු.මිලියන 8000කි. තනි බැංකුවක් ලෙස කටයුතු කරන නිසා අධි සංචිතය පමණක් එය දීම සිදු වේ.
- වාණිජ බැංකුවක පවතින ගේ පත්‍රයක් (මූල්‍ය තත්ත්ව ප්‍රකාශය) මගින් ද අධිසංචිතය එය ලෙස ලබා දෙන ආකාරය පැහැදිලි කළ හැකි ය.

වගකීම් වට්නාකම රු. මිලියන	වත්කම් වට්නාකම රු. මිලියන
තැන්පතු 10 000	සංචිත 6 000
	එය 4 000
මුළු වගකීම් 10 000	මුළු වත්කම් 10 000

- මෙම වාණිජ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 20% ක් නම් තැන්පතු සඳහා අවශ්‍ය කරන සංචිතය රු. මිලියන 2 000 කි.
- පවත්නා සංචිතය = රු. මිලියන 6 000

$$\text{අවශ්‍ය සංචිතය} = \text{රු. } 10000 \times \frac{20}{100} = \text{රු. } 2000$$

$$\text{අධිසංචිත ප්‍රමාණය} = 6\,000 - 2\,000 = \text{රු. } 4\,000$$
- මෙම බැංකුවට ලබා දිය හැකි අලුත් එය ප්‍රමාණය රු. මිලියන 4 000/= කි. වාණිජ බැංකු පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වෙමින් අධිසංචිත එයට දීම සිදු කරයි.

තැන්පතු ප්‍රසාරණ සංග්‍රහකය

- වාණිජ බැංකු පද්ධතියක එය මැවීම තැන්පතු ප්‍රසාරණ සංග්‍රහකය මගින් තීරණය වේ. තැන්පතු ප්‍රසාරණ සංග්‍රහකය යනු ආරම්භක ඉල්පුම් තැන්පතුවක් මෙන් කොපමණ ගුණයකින් ඉල්පුම් තැන්පතු වැඩි වේ ද යන්නයි. තැන්පතු ප්‍රසාරණ ගුණකය ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ පරස්පරයට සමාන වේ. ප්‍රසාරණ සංග්‍රහකය පහත ලෙස ගණනය කළ හැකි ය.

බැංකු තැන්පතු ප්‍රසාරණ සංග්‍රහකය (k) = 1 / ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය

$$= \frac{1}{r}$$

නිදුසුන් : ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 20%

k = බැංකු තැන්පතු ප්‍රසාරණ සංගුණකය

r = ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය

i = නියතයකි.

$$\begin{aligned} \text{බැංකු තැන්පතු ප්‍රසාරණ සංගුණකය } (k) &= \frac{1}{r} \\ &= \frac{1}{20\%} \\ &= 1 \times \frac{100}{20} \\ &= 5 \end{aligned}$$

- බැංකු පද්ධතියක් තුළ මුදල මැවිම සිදු වන ආකාරය වාණිජ බැංකු පද්ධතියක ගේ පත්‍ර (මූල්‍ය තත්ත්ව ප්‍රකාශ) කිහිපයක් ඇසුරෙන් ගණනය කළ හැකි ය.
- A තමැති වාණිජ බැංකුව සතුව රු. මිලියන 10 000/- ක ආරම්භක තැන්පතුවක් සහ 20% ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයක් පවතී යයි උපකළුපනය කරමු. එම බැංකුවේ ගේ පත්‍රය (මූල්‍ය තත්ත්ව ප්‍රකාශය) පහත දැක්වේ.

A බැංකුවේ ගේ පත්‍රය (මූල්‍ය තත්ත්ව ප්‍රකාශය)

වගකීම් වටිනාකම රු. මිලියන	වත්කම් වටිනාකම රු. මිලියන
තැන්පතු	සංචිත
10 000	2 000
	ණය
	8 000
10 000	එකතුව
	10 000

- A බැංකුවෙන් කිසියම් පුද්ගලයකට රු. මිලියන 8 000/- ක් ගෙයට දුන් පසු එම ගනුදෙනුකරුවා එම මුදල B බැංකුවේ තැන්පත් කළේ යයි සිතමු. එවිට B බැංකුවේ ගේ පත්‍රය (මූල්‍ය තත්ත්ව ප්‍රකාශය) පහත සඳහන් ලෙස වෙනස් වේ. B බැංකුවේ ගේ පත්‍රය (මූල්‍ය තත්ත්ව ප්‍රකාශය)

වගකීම් වටිනාකම රු. මිලියන	වත්කම් වටිනාකම රු. මිලියන
තැන්පතු	සංචිත
8 000	1 600
	ණය
	6 400
8 000	එකතුව
	8 000

B බැංකුවෙන් එම තැන්පතුවලින් 20% ක් වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අනුව රු. මිලියන 1 600/- ක් තබා ගෙන රු. මිලියන 6 400/- ක් ගෙය ලෙස ලබා දුන් පසු එම මුදල

ම ගනුදෙනුකරුවා C වාණිජ බැංකුවේ තැන්පත් කලේ යයි සිතමු. C වාණිජ බැංකුවේ ගේඡ පත්‍රය (මූල්‍ය තත්ත්ව ප්‍රකාශය) පහත සඳහන් ලෙස වෙනස් වේ.

C බැංකුවේ ගේඡ පත්‍රය (මූල්‍ය තත්ත්ව ප්‍රකාශය)

වගකීම් වටිනාකම රු. මිලියන	වත්කම් වටිනාකම රු. මිලියන
තැන්පත	සංචිත
6 400	1 280
	ණය
	5 120
6 400	එකතුව
	6 400

- මේ ආකාරයට වාණිජ බැංකු තමන් වෙත ලැබෙන තැන්පතුවලින් 20% බැහින් සංචිත වශයෙන් තබා ගෙන අධිසංචිත ගෙයට දීම මගින් ඉල්ලුම් තැන්පත මැවීමක් සිදු කළ හැකි ය.
- ආරම්භක ගේඡ පත්‍රය (මූල්‍ය තත්ත්ව ප්‍රකාශය)
- ණය නිකුත් කළ පසු ගේඡ පත්‍රය (මූල්‍ය තත්ත්ව ප්‍රකාශය)
- අවසාන ගේඡ පත්‍රය (මූල්‍ය තත්ත්ව ප්‍රකාශය)

ඉහත දක්වන ලද A, B, C ආදි ලෙස දක්වන ලද වාණිජ බැංකු පද්ධතියේ ම ඉල්ලුම් තැන්පත මැවීම බහුවිධ ප්‍රසාරණය ලෙස හඳුන්වයි. වාණිජ බැංකු පද්ධතිය තුළ සිදු වන ඉල්ලුම් තැන්පතුවල බහුවිධ ප්‍රසාරණය සිදු වන ආකාරය පහත දැක්වේ.

බැංකුව	තැන්පත රු. මිලියන	නව සංචිත රු.මිලයින	අධිසංචිත රු. මිලියන	ගෙයට දෙන මුදල රු. මිලියන
A	10 000	2 000	8 000	8 000
B	8 000	1 600	6 400	6 400
C	6 400	1 280	5 120	5 120
D	5 120	1 040	4 096	4 096
E	4 096	819.20	3276.80	3276.80
.....
.....
.....
බැංකු පද්ධතියේ මුළු එකතුව	50 000	10 000	40 000	40 000

- මෙමලෙස සැම වාණිජ බැංකුවක් ම ඉල්ලුම් තැන්පත හාර ගැනීම සහ ගෙයට දීම සිදු කරන විට බැංකු පද්ධතියේ සමතුලිතය ගණනය කළ හැකි ය. බැංකු පද්ධතිය අධිසංචිත ගුනා වන තුරු මුදල් මැවීම සිදු කළ විට මුළු තැන්පත මැවීම රු. මිලියන 50 000 ක් වී ඇති අතර එයට අවශ්‍ය සංචිතය වන්නේ රු. මිලියන 10 000/= කි. ආරම්භක තැන්පතුව රු. මිලියන 10

000/-ක් වන අතර එයට සමාන බැංකු පද්ධතිය සමතුලිත වීම ලෙස හඳුන්වයි. එම සමතුලනය ඉහත සංඛ්‍යා ලේඛන වග්‍යෙන් අවසානයේ නව සංචිතවල පෙන්නුම් කරයි.

මැවිය හැකි උපරිම ගණ ප්‍රමාණය = ආරම්භක අධි සංචිත ප්‍රමාණය X ප්‍රසාරණ සංගුණය

$$= 8\ 000 \times 5 = 40\ 000/-$$

බැංකු පද්ධතියක ගේ පත්‍රක් ලබා දුන් විට මැවිය හැකි ඉල්ලුම් තැන්පත් ප්‍රමාණය පහත සඳහන් ආකාරයට ගණනය කළ හැකි ය.

බැංකු පද්ධතියක ගේ පත්‍රය

වගකීම් වටිනාකම (රු. මිලියන)	වත්කම් වටිනාකම (රු. මිලියන)
තැන්පත් 50 000	සංචිත 10 000 ගණ 40 000
මුළු වගකීම් 50 000	මුළු වත්කම් 50 000

නිදුසුන :

මහ බැංකු 10%ක් ලෙස ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දූමු විට මැවිය හැකි උපරිම තැන්පත් ප්‍රමාණය පහත සඳහන් ආකාරයට ගණනය කළ හැකි ය.

$$\begin{aligned} \text{මැවිය හැකි උපරිම} &= \text{පවතින සංචිත ප්‍රමාණය} \times \text{ප්‍රසාරණ සංගුණකය} \\ \text{තැන්පත් ප්‍රමාණය} &= \text{රු. මිලියන } 10\ 000 \times 10 \\ &= \text{රු. මිලියන } 100\ 000/- \end{aligned}$$

- ආර්ථිකයේ මුදල් සැපයුමේ හට ගන්නා සැබැං ප්‍රසාරණය බැංකු තැන්පත් ප්‍රසාරණ සංගුණයෙන් දැක්වෙන ප්‍රමාණයට වඩා වෙනස් විය හැකි ය. මුදල් මැවිම සීමා වීමට පහත සඳහන් හේතු බලපායි.
- බැංකු පද්ධතිය වෙතින් බැංකු නොවන මූල්‍ය ආයතන කරා ව්‍යවහාර මුදල් ගලා යාම
- ව්‍යවහාර මුදල් ලග තබා ගැනීම සඳහා මහජනතාව දක්වන අනිරුද්‍ය
- අධිසංචිත තබා ගැනීමට වාණිජ බැංකු දක්වන කැමැත්ත
- බැංකු ගණ සඳහා ප්‍රමාණවත් ඉල්ලුමක් ඇති නොවීම



A/L NOTE BOOK

All about AL Notes ready for GCE AL Examination

DOWNLOAD

Notes

Short Notes

Unit Test Papers

Term Test Papers

From



www.ALNoteBook.com

Your Ultimate Resource for GCE A/L Notes and Study Guides

"The A/L notebook website is a dedicated online platform designed to provide comprehensive study materials and notes specifically tailored for students preparing for the General Certificate of Education Advanced Level (GCE A/L) examinations for free. The website offers a wide range of resources, including detailed subject notes, past exam papers, practice questions, and study guides. These materials cover various subjects and are curated by experienced educators to ensure they align with the curriculum and exam requirements."